


No confidence in
the J.M.S.
Could not be debated
as the motion
was sub-judice
Vide Debate
in P.C.'s Order

අගහරුවාද
1983 අගෝස්තු 9
August ✓



පාර්ලිමේන්තු විවාද

(හැන්සාඩ්)

නිල වාර්තාව

(අශෝධිත පිටපත)

අන්තර්ගත ප්‍රධාන කරුණු

අවනත විමේ ප්‍රතිඥ දම හෝ දිවුරුම් දම
නිවේදනය :

සාමාන්‍යකතූමාගේ සහතිකය :
විගණකාධිපතිවරයාගේ වාර්තාව
ප්‍රශ්නවලට වාචික පිළිතුරු

ප්‍රදේශීය සංවර්ධන ඇමති සී. රාජදරෙයි මහතා 1983.8.4 දින
පාර්ලිමේන්තුවේදී කළ සිය කථාව පිළිබඳව කළ ප්‍රකාශය

වරප්‍රසාද : 1983.8.1 දින " ද සිලෝන් ඩේලි නිවුස් " පත්‍රයේ පළ වූ
ප්‍රවෘත්තිය

රජය කෙරෙහි විශ්වාස භංගත්වය

රජයේ ඉඩම් (සන්නකය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත්
කෙටුම්පත

දෙවන වර කියවීම - විවාදය ඉදිරියට ගෙන යන ලදී

1981
1981

Handwritten notes in Malayalam script, including the name 'Noolaham' and other illegible text.

24 02 1981
14 02 1981



മൂന്നാം ഭാഗം

(മുഖ്യം)

നോട്ട്

(മുഖ്യം)

മുഖ്യം

Handwritten text at the bottom left, possibly a date or reference number.

Handwritten text at the bottom right, possibly a date or reference number.

Handwritten text at the bottom left, possibly a date or reference number.

Handwritten text at the bottom right, possibly a date or reference number.

Handwritten text at the bottom right, possibly a date or reference number.

பாராளுமன்ற விவாதங்கள் (ஹன்சார்ட்)

அதிகார அறிக்கை
(பிழை திருத்தப்படாதது)

பிரதான உள்வாக்கம்

சத்திய, உறுதிப் பிரமாணங்கள்

சிறப்புரிமை: 1.8.83 டெயிலி நியூஸ் பத்திரிகைச் செய்தி

அறிவிப்பு:

சபாநாயகரது சான்றிதழ்

அரசாங்கத்தில் நம்பிக்கையின்மை

கணக்குப் பரிசோதகர் அறிக்கையின் அறிக்கை

வினாக்களுக்கு வாய்மூல விடைகள்

பிரதேச அபிவிருத்தி அமைச்சர் திரு. சி. இராசதுரை 4.8.83 இல்
பாராளுமன்றத்தில் நிகழ்த்திய பேச்சுப்பற்றி விடுத்த அறிக்கை

அரசு காணிகள் (ஆட்சி மீளப் பெறுதல்) (திருத்தம்) சட்ட
மூலம்: விவாதம் தொடர்கிறது

Volume 24
No. 14

Tuesday
9th August 1983

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

OATHS AND AFFIRMATIONS
ANNOUNCEMENT:

Speaker's Certificate

AUDITOR-GENERAL'S REPORT

ORAL ANSWERS TO QUESTIONS

STATEMENT BY MR. C. RAJADURAI, MINISTER OF
REGIONAL DEVELOPMENT, RE HIS SPEECH IN
PARLIAMENT ON 4.8.83

PRIVILEGE: "DAILY NEWS" REPORT OF 1.8.83

NO CONFIDENCE IN GOVERNMENT

STATE LANDS (RECOVERY OF POSSESSION)
(AMENDMENT) BILL:

Debate Continued

2-A 71762-2,550 (83/08)

பாராளுமன்ற விவாதங்கள்

(தமிழ்)

புதிதாக

(சிறப்பு விருந்தினர்)

புதிதாக

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

புதிதாக 1983 ஆம் ஆண்டு

Tuesday
9th August 1983

Volume 11
No. 11

PARLIAMENTARY DEBATES

(TAMIL)

OFFICIAL REPORT

(Unrevised)

PRINCIPAL CONTENTS

PRIVATE BILLS AND NEWSPAPER REPORTS

STATEMENTS AND AFFIRMATIONS

NO CONFIDENCE IN GOVERNMENT

ANNOUNCEMENT

STATEMENTS BY MR. C. RAJAGOPAL MINISTERS OF STATE LANDS, RECOVERY OF POSSESSION

ALBUQUERQUE'S REPORT

(AMENDMENT) BILL

ORAL ANSWERS TO QUESTIONS

Debate Commenced

පාර්ලිමේන්තුව
பாராளுமன்றம்
PARLIAMENT

1983 අගෝස්තු 9 වන අඟහරුවාදා
செவ்வாய்க்கிழமை, 9 ஓகஸ்ட் 1983
Tuesday, 9th August 1983

අ. න. 3 ට පාර්ලිමේන්තුව රැස් විය. කථානායකතුමා [අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා] මූලාසනයේ විය.

பாராளுமன்றம் பி. ப. 3 மணிக்குக் கூடியது. சபாநாயகர் அவர்கள் [அல் ஹாஜ் எம். அப்துல் பாகீர் மாகார்] தலைமை வகித்தார்கள்.

The Parliament met at 3 p.m. MR. SPEAKER [AL HAJ ABDUL BAKEER MARKAR] in the Chair.

කථානායකතුමා
(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Hon. Members will now take the Oath or make the Affirmation as required by the Sixth Amendment to the Constitution. The Oath and Affirmation papers have already been supplied to hon. Members. I shall make my Affirmation first and thereafter hon. Members will stand up and take and subscribe the Oath or make and subscribe the Affirmation. Members are expected later to sign the Book kept for the purpose in the Office of the Secretary-General of Parliament.

කථානායකතුමාගේ අවනතවීමේ ප්‍රතිඥාව
சபாநாயகர் அவர்களது உறுதிப்பிரமாணம்
AFFIRMATION BY MR. SPEAKER

අඟහරුවා කථානායකතුමා සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත ප්‍රතිඥාව දුන්නේය.
அதன்பின்னர் சபாநாயகர் அவர்கள் ஆளுவது அரசியலமைப்பு திருத்தத்தின் பிரகாரம் உறுதிப்பிரமாணம் செய்தார்கள்.

Thereupon MR. SPEAKER made and subscribed the Affirmation required by the Sixth Amendment to the Constitution.

මන්ත්‍රීන්ගේ අවනතවීමේ ප්‍රතිඥා සහ දිවුරුම්
அங்கத்தினர்களின் சத்திய, உறுதிப்பிரமாணங்கள்

OATHS OF ALLEGIANCE AND AFFIRMATIONS BY MEMBERS

ඊට පසු මතු සඳහන් මන්ත්‍රීවරු සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අපේක්ෂිත ප්‍රතිඥාව හෝ දිවුරුම දුන්හ :

பின்வரும் அங்கத்தினர் ஆளுவது அரசியலமைப்புத் திருத்தத் தினால் வேண்டப்பட்டவாறு சத்திய, உறுதிப்பிரமாணங்கள் செய்தனர்.

The following Members then took and subscribed the Oath, or made and subscribed the Affirmation required by the Sixth Amendment to the Constitution :

රණසිංහ ප්‍රේමදාස මහතා (මැද කොළඹ පළමුවන)

திரு. ரணசிங்ஹ பிரேமதாச (கொழும்பு மத்தி முதலாம் அங்கத்தவர்)

Mr. Ranasinghe Premadasa (First Colombo Central)

වෛද්‍යවාර්ථ රත්නී කණිෂ්ඨ පරාක්‍රම අතපත්තු මහතා (බේලිපත්ත)

வைத்திய கலாநிதி ரஞ்ஜித் கனிஷ்க பராக்ரம அத்தபத்த (பெலியுத்த)

Dr. Ranjith Kaniska Parakrama Atapattu (Beliatta)

ලලිත් විලියම් ඇතුලත්මුදලි මහතා (රත්මලාන)

திரு. லலித் விவியம் அத்துலத்முதலி (இரத்மலாணை)

Mr. Lalith William Athulathmudali (Ratmalana)

අයිරිත් විමලා කන්තමර මහත්මිය (ගලිගමුව)

திருமதி ஐரின் விமலா கன்னங்கர (கலிகமுல)

Mrs. Irene Wimala Kannangara (Galigamuwa)

නුවරපක්ෂ හේවායලාගේ අශෝක මහතාම කරුණාරත්න මහතා (රඹුක්කන)

திரு. அனுவரபக்ஷ ஹேவாயலாகே அசோக மஹாநாம கருணாரத்ந (றம்புக்கன)

Mr. Nuwarapaksa Hewayalage Asoka Mahanama Karunaratne (Rambukkana)

වෙල්ටර් ජීයෝෆ්‍රි මොන්ටගු ජයවික්‍රම මහතා (වැලිගම)

திரு. வோல்டர் ஜியொப்ரி மொண்டேகு (வெலிகம)

Mr. Walter Geoffrey Montague Jayawickrema (Weligama)

ගාමනී තන්ද ජයසූරිය මහතා (හෝමාගම)

திரு. காமனி நந்த ஜயசூரிய (ஹோமகம)

Mr. Gamani Nanda Jayasuriya (Homagama)

සොමමුර්ති තොන්ඩමත් මහතා (නුවර එළිය-මස්කෙලිය තුන්වන)

திரு. சௌமயமூர்த்தி தோண்டமான் (நுவரளவிய—மஸ் கெலிய முதலாம் அங்கத்தவர்)

Mr. Savumiamoorthy Thondaman (Third Nuwara Eliya-Maskeliya)

ආචාර්ය මහා අමරසිංහගේ ආනන්දකීස ස ද අල්විස් මහතා (කෝට්ටේ)

கலாநிதி மஹா அமரசிங்ஹகே ஆனந்தகிஸ்ஸ த அல்விஸ் (கோட்டே)

Dr. Maha Amarasinghage Anandatissa de Alwis (Kotte)

රොනල්ඩ් ජෝසප් ගොඩ්ෆ්‍රි ද මැල් මහතා (බුලත්සිංහල)

திரு. ரொனல்ட் ஜோசப் கொட்டிறி த மெல் (புளத்திங்கள)

Mr. Ronald Joseph Godfrey de Mel (Bulathsinhala)

ලයනල් ගාමනී දිසානායක මහතා (නුවර එළිය-මස්කෙලිය පළමුවන)

திரு. லயனல் காமினி திஸாநாயக்க (நுவரளவிய—மஸ் கெலிய மூன்றாம் அங்கத்தவர்)

Mr. Lionel Gamini Dissanayake (First Nuwara Eliya-Maskeliya)

කනපතිපිලිලෙඩි විලියම් දේවතායගම මහතා (කල්කුඩා)

திரு. கணபதிப்பிலிளை வில்லியம் தேவநாயகம் (கற்குடா)

Mr. Kanapathipillai William Devanayagam (Kalkudah)

මයිකල් චේපට්ට් චේන්සල්ස් පෙරේරා මහතා (චේන්තප්පුව)

திரு. மைக்கல் பெஸ்டஸ் வென்ஸஸ்லோஸ் பெரேரா (வென் தப்பு)

Mr. Michael Festus Wenceslaus Perera (Wennappuwa)

මැතිව් වික්කන්ට් පෙරේරා මහතා (උතුරු කොළඹ)

திரு. மத்திவ் வின்கன்ட் பெரேரா (கொழும்பு வடக்கு)

Mr. Mathew Vincent Perera (Colombo North)

கல்வாடிமேயே சிவரீட்டி மதுரை (கடலூர்)
திரு. கருவாடிமேயே சிவரீட்டி மதுரை (கடலூர்)
Mr. Caluwadewage Cyril Mathew (Kelaniya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. விஜயபால மெண்டிஸ் (கட்டான)
Mr. Wijayapala Mendis (Katana)

மேலமதுரை மதுரை (கடலூர்)
ஜனாதிபதி மதுரை மதுரை (கடலூர்)
Mr. Mohamed Haniffa Mohamed (Borella)

மதுரை மதுரை (கடலூர்)
திருமதி சுவாமிநாதன் மதுரை (கடலூர்)
Mrs. Sunethra Ranasinghe (Dehiwela)

விடுதலை மதுரை (கடலூர்)
திரு. செல்லையா இராசதுரை (மட்டக்களப்பு முதலாம்
அங்கத்தவர்)
Mr. Chelliah Rajadurai (First Batticaloa)

விடுதலை மதுரை (கடலூர்)
திரு. ரனில் விக்ரமசிங்க (பியாகமா)
Mr. Ranil Wickremasinghe (Biyagama)

மதுரை மதுரை (கடலூர்)
கலாநிதி நிஸ்ஸங்க பராக்ரம விஜயரத்ன (கடலூர்)
Dr. Nissanka Parakrama Wijeyeratne (Dedigama)

விடுதலை மதுரை (கடலூர்)
திரு. டிங்கிரி பண்டா விஜேதுங்க (உடுநுவரா)
Mr. Dingiri Banda Wijetunga (Udunuwara)

விடுதலை மதுரை (கடலூர்)
திரு. சிவில் பிளரோ ஜயதிலக்க செனேவிரத்ன மதுரை
(கடலூர்)
Mr. Cyril Pinto Jayatilleke Seneviratne (Mahiyangana)

விடுதலை மதுரை (கடலூர்)
திரு. எட்வின் லொகு பண்டார ஹுரூள் (ஹொரோபொட்டான)
Mr. Edwin Loku Bandara Hurulle (Horowpotana)

விடுதலை மதுரை (கடலூர்)
திரு. லயனல் ஜயதிலக்க (குளியாபிட்டிய)
Mr. Lionel Jayatilleke (Kuliyapitiya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. விஜேசிங்க ஜயவீர முதியன்சேலாகே கொகுபண்டார
(ஹப்புகத்தன)
Mr. Wijesinghe Jayaweera Mudiyanseleage Lokubandara
(Haputale)

விடுதலை மதுரை (கடலூர்)
திரு. திகிரி பண்டா வேரப்பிற்றிய (பாத்தம்பார)
Mr. Tikiri Banda Werapitiya (Pata Dumbara)

விடுதலை மதுரை (கடலூர்)
திரு. ஜேம்ஸ் எட்வர்ட் ஹரால்ட் ஹேரத் (நாத்தாண்டிய)
Mr. James Edward Harold Herat (Nattandiya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. மஹமேதலி அஹெட் அப்துல் மஜீத் (சம்மந்தூர்)
Mr. Mohamedali Ahamed Abdul Majeed (Sammanthurai)

விடுதலை மதுரை (கடலூர்)
திரு. ரத்னாயக்க முதியன்சேலாகே அபேகோன் (ஹாலி-எல)
Mr. Ratnayake Mudiyanseleage Abeykoon (Hali-ela)

விடுதலை மதுரை (கடலூர்)
திரு. கீர்த்திசேன சந்திரதாச அபேவிக்ரம (தெனியாய)
Mr. Keerthisena Chandradasa Abeywickrema (Deniyaya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. காரப்பேறு விஜேதுங்க ராஜபக்ஷ முதியன்சேலாகே
(தம்புள்ளை)
Mr. Karapperu Wijetunge Rajapakse Mudiyansele Ekanayake
(Dambulla)

விடுதலை மதுரை (கடலூர்)
திரு. லொகுமாமே ரூப்பசேன கருணாதிலக்க (பெந்தரா-
எல்பிட்டிய)
Mr. Lokugamage Rupasena Karunatileke (Bentara-Elpitiya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. ஜயதிலக்க ஹிற்றியாமி அபுகாமிலாகே அரியரத்ன
(திவுலப்பிட்டிய)
Mr. Jayatilleke Hitihamy Appuhamilage Ariyaratne Jayatilleke
(Divulapitiya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. பெற்றிகிரிகே தயாரத்ன (அம்பாரை)
Mr. Petikirige Dayaratne (Ampara)

விடுதலை மதுரை (கடலூர்)
திரு. மெரில் வேனன் த சில்வா (மின்னேரிய)
Mr. Merril Vernon de Silva (Minneriya)

விடுதலை மதுரை (கடலூர்)
திரு. வீரசுகிரிய திஸாநாயக்க முதியன்சேலாகே புஞ்சி
பண்டா திசாநாயக்க (கம்பளை)
Mr. Weerasukriya Dissanayake Mudiyanseleage Punchi Banda
Dissanayake (Gampola)

விடுதலை மதுரை (கடலூர்)
திரு. ஹேவா கஜமன் பத்தினிசே நெல்சன் (பொலொன்
னறுவை)
Mr. Hewa Gajaman Paththinige Nelson (Polonnaruwa)

விடுதலை மதுரை (கடலூர்)
திரு. மல்லவாரச்சிகே காமினி ஜயவிக்ரம பெரேரா (கட்டு
கம்பொல)
Mr. Mallawaratchige Gamini Jayawickrema Perera
(Katugampola)

கலந்துரைக்கப்பட்டிருக்கின்றன. உறுப்பினர்கள் மூலமாக உறுப்பினர்கள் மூலமாக உறுப்பினர்கள் மூலமாக

திரு. குலதங்க திலகநாயக்க முதியன்சேலாகே சந்திர சோம பண்டார (அனுராதபுரம் மேற்கு)
Mr. Kulatunge Dissanayake Mudiyanseelage Chadrasoma Bandara (Anuradhapura West)

செட்டி ரமணி மந்திரி மனா (கல்முனை)
ஜனாப அப்துல் ரஸ்ஸாக் மன்ஸூர் (கல்முனை)
Mr. Abdul Razak Munsoor (Kalmunai)

பிரதீப மல்லிகாச்சரி மனா (கொலோணா)
திரு. வீரசிங்க மல்லிகாச்சரி (கொலோணா)
Mr. Weerasinghe Mallimarachchi (Kolonnawa)

மொஹமது உத்தர் ஹாஜி மஹரூஃ (முதுர்)
ஜனாப முஹம்மத் இஹ்தார் ஹாஜி மஹரூஃ (முதுர்)
Mr. Mohamed Ehuttar Hadjar Maharooof (Mudur)

மலே ரமணி மந்திரி மனா (கெகிரா)
திரு. கமகே தொன் மஹிந்தசோம (கெகிரா)
Mr. Gamage Don Mahindasoma (Kekirawa)

கலுவலகம் நந்தி மதுவா (கொலோணா)
திரு. கருவாதேவகே நந்தி மதுவா (கொலோணா)
Mr. Caluwadewage Nanda Mathew (Kolonna)

வந்தியாசன மூலமேலே தீர்த்தி வந்தியாசன மனா (கிண்டி)
திரு. வந்தியாசன மூலமேலே தீர்த்தி வந்தியாசன மனா (கிண்டி)
வந்தியாசன மூலமேலே தீர்த்தி வந்தியாசன மனா (கிண்டி)
Mr. Wanninayake Mudiyanseelage Herath Banda Wanninayake (Nikaweratiya)

உருவகம் விஜேகோன் (தம்பதெனிய)
திரு. உருவகம் விஜேகோன் (தம்பதெனிய)
Mr. Ukku Banda Wijekoon (Dambadeniya)

பேரவையின் உறுப்பினர் மனா (பேரவையின்)
திரு. பொல்வத்தே சமரவீர ஆரச்சிலாகே பேரவையின் சமரவீர (பேரவையின்)
Mr. Polwatte Samaraweera Aratchilage Percy Samaraweera (Welimada)

கிண்டி மனா (கிண்டி)
திரு. கிண்டி மனா (கிண்டி)
Mr. Nissanka Aratchilage Seneviratne (Kegalle)

ஹொரா மனா (ஹொரா)
திரு. இந்திரதாச ஹொரா (ஹொரா)
Mr. Indradasa Hettiarachchi (Horana)

உறுப்பினர் மனா (உறுப்பினர்)
திருமதி துணைக்க முதியன்சேலாகே ரேணுகா மெனிக்கே (உறுப்பினர்)
Mrs. Dunutilaka Mudiyanseelage Renuka Menike Herath (Walapane)

உறுப்பினர் மனா (உறுப்பினர்)

திரு. அத்தையக்க முதியன்சேலாகே ரம்பண்டா அத்தையக்க (உடும்பு)
Mr. Attanayake Mudiyanseelage Rambanda Attanayake (Udadumbara)

மாமணி அத்தையக்க (நிவித்திகல)
திரு. மாமணி அத்தையக்க (நிவித்திகல)
Mr. Gamini Atukorale (Nivitigala)

சோமபால அதிகாரி (கலாவே)
திரு. அதிகாரி முதியன்சேலாகே சோமபால அதிகாரி (கலாவே)
Mr. Adikari Mudiyanseelage Somapala Adikari (Kalawewa)

மொஹமது லெபே மரிகார் அபூசாலி (பலாங்கோடை)
ஜனாப முஹம்மத் லெபே மரிகார் அபூசாலி (பலாங்கோடை)
Mr. Mohamed Lebbe Marikkar Aboosally (Balangoua)

யாபஹுவா (யாபஹுவா)
திரு. யாபஹுவா (யாபஹுவா)
Mr. Herath Banda Abeyratne (Yapahuwa)

யாபஹுவா (யாபஹுவா)
திரு. யாபஹுவா (யாபஹுவா)
Mr. Sunil Subasiri Abeysondera (Yatinuwara)

கிண்டி (கிண்டி)
திரு. கிண்டி (கிண்டி)
Mr. Matarage Sirisena Amarasiri (Hiniduma)

தொடங்கல் (தொடங்கல்)
திரு. தொடங்கல் (தொடங்கல்)
Mr. Somaweera Wijesinghe Alawathuwala (Dodangaslanda)

மாதே (மாதே)
திரு. மாதே (மாதே)
Mr. Alick Aluvihare (Matale)

மேரா லெபே அஹெதே (மேரா லெபே)
திரு. மேரா லெபே அஹெதே (மேரா லெபே)
Mr. Meera Lebbe Ahamed Fareeth (Second Batticaloa)

ருவானுவெல்ல (ருவானுவெல்ல)
திரு. ருவானுவெல்ல (ருவானுவெல்ல)
Mr. Pema Chandra Imbulana (Ruwanwella)

நாவலப்பிட்டிய (நாவலப்பிட்டிய)
திரு. நாவலப்பிட்டிய (நாவலப்பிட்டிய)
Mr. Chandra Karunaratne (Nawalapitiya)

ரத்தா (ரத்தா)
திரு. ரத்தா (ரத்தா)
Mr. Ratnayake Mudiyanseelage Puchi Banda Kaviratne (Rattota)

கிரிபிடியே கௌரவ உறுப்பினர் (ரக்வானா)
திரு. ஹிரிபித்திரியே கௌரவன் (ரக்வானா)
Mr. Hiripitiyage Kularatne (Rakwana)

ஹரிந்த் சயந்தி கௌரவ உறுப்பினர் (சிலாபம்)
திரு. ஹரிந்திர ஜயந்தி கொறயா (சிலாபம்)
Mr. Harindra Jayanthi Corea (Chilaw)

முஹந்திராமலாகே சந்திரசேக்கர கங்கந்த (பெல்மடல்ல)
திரு. முஹந்திராமலாகே சந்திரசேக்கர கங்கந்த (பெல்மடல்ல)
Mr. Muhandiramalage Chandrasekera Gankanda (Pelmadulla)

டோன் வின்சன்ட் டயஸ் (படூலா)
திரு. டோன் வின்சன்ட் டயஸ் (படூலா)
Mr. Don Vincent Dias (Badulla)

ரத்னாயக்க முதியன்சேலாகே தர்மதாச பண்டா (பிபிலே)
திரு. ரத்னாயக்க முதியன்சேலாகே தர்மதாச பண்டா (பிபிலே)
Mr. Ratnayake Mudiyansele Dharmadasa Banda (Bibile)

மோஹமது ஹனீபா மஹமது நைனா மரிகர் (புத்தலம்)
திரு. மோஹமது ஹனீபா மஹமது நைனா மரிகர் (புத்தலம்)
Mr. Mohamadu Haniffa Mohamadu Naina Marikar (Puttalam)

சுதுவலி கண்டாஜே பியதாச (மாதார)
திரு. சுதுவலி கண்டாஜே பியதாச (மாதார)
Mr. Suduweli Kondage Piyadasa (Matara)

கல்கமுவு விதானலாகே புஞ்சி நிலமே (இரத்தினபுரி)
திரு. கல்கமுவு விதானலாகே புஞ்சி நிலமே (இரத்தினபுரி)
Mr. Galgamuwa Vidanelage PUNCHINILAME (Ratnapura)

மஹபடாபெந்திரே ஜோசப் மைக்கல் பெரேரா (ஜா-எல)
திரு. மஹபடாபெந்திரே ஜோசப் மைக்கல் பெரேரா (ஜா-எல)
Mr. Mahapatabendige Joseph Michael Perera (Ja-Ela)

டிரோன் லைல் டெலானோ டெர்னாண்டோ (மொறட்டுவை)
திரு. டிரோன் லைல் டெலானோ டெர்னாண்டோ (மொறட்டுவை)
Mr. Tyrone Lyle Delano Fernando (Mortuwa)

நிகலஸ் டென்சில் பெர்னாண்டோ (நீர்கொழும்பு)
திரு. நிகலஸ் டென்சில் பெர்னாண்டோ (நீர்கொழும்பு)
Mr. Nicholas Denzil Fernando (Negombo)

காமலத் மொஹொட்டிகே பிரேமசந்திர (மாவத்தகம்)
திரு. காமலத் மொஹொட்டிகே பிரேமசந்திர (மாவத்தகம்)
Mr. Gamlath Mohottige Premachandra (Mawatagama)

மிரிஹாங்கே டொன் பிரேமரத்ன (அவிசாவலி)
திரு. மிரிஹாங்கே டொன் பிரேமரத்ன (அவிசாவலி)
Mr. Mirihange Don Premaratne (Avissawella)

வீரகோன் முதியன்சேலாகே கெதற கும்புரேகெதற திகிரி பண்டா (கல்கெதற)
திரு. வீரகோன் முதியன்சேலாகே கெதற கும்புரேகெதற திகிரி பண்டா (கல்கெதற)
Mr. Weerakoon Mudiyansele Gedera Kumburegedera Tikiri Banda (Galagedera)

அனூர் பஸ்தியன் (கொழும்பு மேற்கு)
திரு. அனூர் பஸ்தியன் (கொழும்பு மேற்கு)
Mr. Anura Bastian (Colombo West)

செல்டன் ரனாராஜ (செங்கடகல)
திரு. செல்டன் ரனாராஜ (செங்கடகல)
Mr. Shelton Ranaraja (Senkadagala)

ராஜகரூண மொஹொட்டி அப்புஹாமிலாகே சரத்த சந்திர ராஜகரூண (டொம்பே)
திரு. ராஜகரூண மொஹொட்டி அப்புஹாமிலாகே சரத்த சந்திர ராஜகரூண (டொம்பே)
Mr. Rajakaruna Mohotti Appuhamilage Saratchandra Rajakaruna (Dompe)

டிங்கிரி பண்டா வெலகெதர (கரூனகல்)
திரு. டிங்கிரி பண்டா வெலகெதர (கரூனகல்)
Mr. Dingiri Banda Welagedera (Kurunegala)

வீரவாணி முதியன்சேலாகே சமரவீர (வியலுவ)
திரு. வீரவாணி முதியன்சேலாகே சமரவீர (வியலுவ)
Mr. Weerawanni Mudiyansele Samarawera (Wiyaluwa)

சிசெந்து லியா சிரிசென (பிங்கிரியா)
திரு. சிசெந்து லியா சிரிசென (பிங்கிரியா)
Mr. Jasenth Liyana Sirisena (Bingiriya)

ரத்னாயக்க முதியன்சேலாகே அப்புஹாமி (பண்டாசவளை)
திரு. ரத்னாயக்க முதியன்சேலாகே அப்புஹாமி (பண்டாசவளை)
Mr. Ratnayake Mudiyansele Appuhamy (Bandarawela)

ரோஹன் அபேகூணசேக்கர (ஹங்குரன்கெத்த)
திரு. ரோஹன் அபேகூணசேக்கர (ஹங்குரன்கெத்த)
Mr. Rohan Abeygunasekera (Hanguranketa)

மஹிந்த யாபா அபேவர்தன (ஹக்மன)
திரு. மஹிந்த யாபா அபேவர்தன (ஹக்மன)
Mr. Mahinda Yapa Abeywardane (Hakmana)

சேன் அந்தனி எமமானுவெல் அமரதுங்க (வத்தளை)
திரு. சேன் அந்தனி எமமானுவெல் அமரதுங்க (வத்தளை)
Mr. John Anthony Emmanuel Amaratunga (Wattala)

மோஹமது ஹலீம் இஷாக் (கொழும்பு மத்திய மூன்றாம் அங்கத்தவர்)
திரு. மோஹமது ஹலீம் இஷாக் (கொழும்பு மத்திய மூன்றாம் அங்கத்தவர்)
Mr. Mohamed Haleem Ishak (Third Colombo Central)

விக்ரமதிலக்க வெத ஆர்ச்சிலாகே கொட்பிரி வஸந்த உதயரத்ன (அறநாயக்க)
திரு. விக்ரமதிலக்க வெத ஆர்ச்சிலாகே கொட்பிரி வஸந்த உதயரத்ன (அறநாயக்க)
Mr. Wickramatilleke Wedaratchilage Godfrey Wasantha Udayaratne (Aranayake)

மோஹமது இப்ரா லேபே (பொத்துவில்)
திரு. மோஹமது இப்ரா லேபே (பொத்துவில்)
Mr. Mohamed Ibra Lebe Udumalebe (Pottuvil)

අප්පුහාමිගේ ඩීගිරි ඩන්ඩා ඒකකාසක මහතා (මැදිරිගිරිය)
 திரு. அப்புஹாமிலாகே டிங்கிரி பண்டா எக்கநாயக்க
 (மெதிரிசிரிய)
 Mr. Appuhamige Dingiri Banda Ekanayake (Medirigiriya)

රත්නාසක මුදියන්සේලාගේ කරුණාරත්න මහතා (උවා-පරණ
 ගම)
 திரு. ரத்னாயக்க முதியன்சேலாகே கருணாரத்ன (உவ
 பறணகம)
 Mr. Ratnayake Mudiyanseelage Karunaratne (Uva-Paranagama)

වතසිංහ මුදියන්සේලාගේ කරුණාරත්න මහතා (පස්සර)
 திரு. வணசிங்ஹ முதியன்சேலாகே கருணாரத்ன (பஸ்ஸற)
 Mr. Wanasinghe Mudiyanseelage Karunaratne (Passara)

මොහමඩ් පබ්ල් අබ්දුල් කාදර් මහතා (මැද කොළඹ දෙවන)
 ஜனப் முஹம்மத் ஜாபிர் அப்துல் காதர் (கொழும்பு மத்தி
 இரண்டாம் அங்கத்தவர்)
 Mr. Mohamed Jabir Abdul Cader (Second Colombo Central)

දේවරාකෝට්ටේ මෙරිල් විජේසේන කාරියවසම් මහතා (අගල
 වත්ත)
 திரு. தேவரா கோட்டகே மெரில் விஜேசேன காரியவசம்
 (அகலவத்த)
 Mr. Dewarakottege Merril Wijesena Kariyawasam (Agalawatta)

ලොකාඩ් පෙරේරි ඩන්ඩාර කිරිඇල්ල මහතා (ඇගැලියගොඩ)
 திரு. லொக்டு பென்ரின் பண்டார கிரிஎல்ல (எஹெலிய
 கோட)
 Mr. Leonard Penryn Bandara Kiriella (Eheliyagoda)

ජරසුන්දර මුදියන්සේලාගේ කුමාරදස මහතා (වැල්ලවාස)
 திரு. ஜயசுந்தர முதியன்சேலாகே குமாரதாச (வெல்ல
 வாய)
 Mr. Jayasundera Mudiyanseelage Kumaradasa (Wellawaya)

මාන්තමරක්කලගේ මර්වින් ජෝශප් කුරේ මහතා (පානදුර)
 திரு. மான்மறக்கலகே மேவின் ஜோசப் குறே (பாணத்
 துறை)
 Mr. Mannamarakkalage Mervyn Joseph Cooray (Panadura)

කඩුකන්තගේ ආනන්ද කුලරත්න මහතා (මුල්කිරිගල)
 திரு. கடுகண்ணகே ஆனந்த குலரத்ன (முல்கிரிகல்)
 Mr. Kadukannage Ananda Kularatne (Mulkirigala)

ලොකු පිටර් පිල්වා ගල්පත්ති මහතා (දෙවිභූවර)
 திரு. லொகு பீற்றர் சில்வா கலப்பத்தி (தெவிஹுவா)
 Mr. Loku Peter Silva Galapaththy (Devinuwara)

චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන මහතා (කඹුරුපිටිය)
 திரு. சந்திரகுமார விஜய குணவர்தன (கம்புறுப்பிட்டிய)
 Mr. Chandrakumara Wijaya Gunawardane (Kamburupitiya)

දිනේෂ් චන්ද්‍ර රූපසිංහ ගුණවර්ධන මහතා (මහරගම)
 திரு. தினேஷ் சந்திர ரூபசிங்ஹ குணவர்தன (மஹறகம)
 Mr. Dinesh Chandra Rupasinghe Gunawardene (Maharagama)

සෙනරත් ගුණසේකර විදනෙරාලලාගේ බැනට් දිසේ ගුණසේකර
 මහතා (මීනුවත්තොඩ)
 திரு. செனரத் குணசேக்கர விதானேராலலாகே பெண்டி
 தியெஸ் குணசேக்கர (மினுவாங்கொடை)
 Mr. Senarath Gunasekera Vidaneralalage Bennet Dias
 Gunasekera (Minuwangoda)

දෙබහෙපුවේ මුදියන්සේලාගේ චන්ද්‍රපාල මහතා (කුණ්ඩකාලේ)
 திரு. தெபஹெப்புவுவ முதியன்சேலாகே சந்திரபால
 (குண்டசாலை)
 Mr. Debahepuwe Mudiyanseelage Chandrapala (Kundasale)

මාදුව තේවා කුසුමවන්ද ජගත්සේන මහතා (අම්බලන්තොඩ)
 திரு. மாதுவ ஹேவாகுஸும சந்திர ஜகத்சேன (அம்பலாங்
 கோட)
 Mr. Maduwa Hewa Kusumachandra Jagathsena (Ambalangoda)

කමලවර්ණ කුමාරසිංහ ජයකොඩි මහතා (මහර)
 திரு. கமலவர்ண குமாரசிங்ஹ ஜயக்கொடி (மஹற)
 Mr. Kamalawarna Kumarsinghe Jayakody (Mahara)

ජයකොඩි ආර්ච්චිලාගේ දේන පුතිල් රංජන් ජයකොඩි මහතා
 (පොල්ගහවෙල)
 திரு. ஜயகொடி ஆர்ச்சிலாகே தொன் சனில் ரஞ்ஜன் ஜயக்
 கொடி (பொல்கஹவெல்)
 Mr. Jayakody Aratchchige Don Sunil Ranjan Jayakody
 (Polgahawela)

ලක්ෂ්මන් ජයකොඩි මහතා (අත්තනගල්ල)
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி (அத்தனகல்ல)
 Mr. Lakshman Jayakody (Attanagalla)

මහතිතාන ආර්ච්චිලාගේ රූපා ප්‍රියානි ඩැනියෙල් මෙහෙට්ට
 (හේවාහට්ට)
 செல்வி மஹஹிதான ஆர்ச்சிகே ரூப சிர்யானி டானியல்
 (ஹேவாஹேற்ற)
 Miss Mahahithana Aratchchige Rupa Sriyani Daniel (Hewaheta)

දසනාසක මුදියන්සේලාගේ ආනන්ද දසනාසක මහතා (කොත්මලේ)
 திரு. தஸநாயக்க முதியன்சேலாகே ஆனந்த தஸநாயக்க
 (கொத்மலை)
 Mr. Dassanayake Mudiyanseelage Ananda Dassanayake
 (Kotmale)

ගෝකුච්චුවල විතානගේ පිරිසේන ද පිල්වා මහතා (හබරාදුව)
 திரு. கோனபிணுவல விதானகே சிறிசேன த சில்வா
 (ஹபரூதுவ)
 Mr. Gonapeenuwala Vithanage Sirisena de Silva (Habaraduwa)

ආචාර්ය විජයානන්ද දහනාසක මහතා (ගාල්ල)
 கலாநிதி விஜயானந்த தஹநாயக்க (காலி)
 Dr. Wijayananda Dahanayake (Galle)

ගාර්දියේ තේවාටසම් අමරසිරි දොඩන්තොඩගේ මහතා (බද්දේගම)
 திரு. கார்திகே ஹேவாவஸம் அமரசிறி தொடங்கொடகே
 (பத்தேகம)
 Mr. Gardiye Hewawasam Amarasiri Dodangodage (Baddegama)

රංගනාසකී පත්මනාදන් මහත්මීය (පොකුච්චි දෙවන)
 திருமதி ரங்கநாயகி பத்மநாதன் (பொத்துளில் இரண்டாம்
 அங்கத்தவர்)
 Mrs. Ranganayaki Pathmanathan (Second Pottuvil)

බෙන්තොට රිචඩ් ද පිල්වා පතිරණගේ මහතා (අක්මිමන)
 திரு. பெந்தொட்ட நிச்சட் த சில்வா பதிரணகே (அக்மீ
 மன)
 Mr. Benthota Richard de Silva Pathiranage (Akmeemana)

රත්නාසක මුදියන්සේලාගේ පුංචි ඩන්ඩාර මහතා (මොණරාගල)
 திரு. ரத்னாயக்க முதியன்சேலாகே புஞ்சி பண்டா
 (மொனரூகல்)
 Mr. Ratnayake Mudiyanseelage Punchi Bandara (Monaragala)

ஒல்கிபிவிட மூட்டிவெல்லோலே சிபர் பேரேலு மெனா (கடபுவெல)

திரு. இலக்பிபிடிய முதியன்செலாகே பீற்றர் போல் பெரேரா (கடுவெல)

Mr. Ellukpitiyemudiyanselage Peter Paul Perera (Kaduwela)

கடடேரூ வின்தனிபு பேரேலு மெனா (யதியந்தொட்ட)

திரு. கஸ்தோறுகே வின்தனிபு பெரேரா (யட்டியந்தொட்ட)

Mr. Kasadoruge Vincent Perera (Yatiantota)

பிரதர்சி அனூர டொலமன் விடவெலிவாந்தொட்ட மெனா (நுவரா-மஸ்கெலி)

திரு. பிரியதர்சி அனூர டொலமன் டயஸ் பண்டாரநாயக்க (அனூர-மஸ்கெலி இரண்டாம் அங்கத்தவர்)

Mr. Priyadarsi Anura Solomon Dias Bandaranaike (Second Nuwara Eliya-Maskeliya)

சாமுவேல் விடவெலிவாந்தொட்ட மெனா (கம்பஹா)

திரு. சாமுவேல் டயஸ் பண்டாரநாயக்க (கம்பஹா)

Mr. Samuel Dias Bandaranayake (Gampaha)

அனில் குமார் மூனசிங்ஹ (மதுகமா)

திரு. அனில் குமார் மூனசிங்ஹ (மதுகமா)

Mr. Anil Kumar Moonesinghe (Matugama)

சராத்சந்திர முத்தெட்டுவெலகமா (கலவான)

திரு. சராத்சந்திர முத்தெட்டுவெலகமா (கலவான)

Mr. Sarathchandra Muttetuwegama (Kalawana)

சந்திரதாச ரணதுங்க (மாவனெல்ல)

திரு. சந்திரதாச ரணதுங்க (மாவனெல்ல)

Mr. Chandradasa Ranatunga (Mawanella)

ரத்னாசுகி மூட்டிவெல்லோலே மெனா (வாரியப்பால)

திருமதி ரத்னாசுகி முதியன்செலாகே அமராவதி பிரியசெலி ரத்னாசுகி (வாரியப்பால)

Mrs. Ratnayake Mudiyanseleage Amarawathie Piyaseeli Ratnayake (Wariyapola)

ரத்னாசுகி மூட்டிவெல்லோலே கலுபாந்தொட்ட மெனா (பாண்டுவஸ்நுவரா)

திரு. ரத்னாசுகி முதியன்செலாகே கலுபாந்தொட்ட ரத்னாசுகி (பாண்டுவஸ்நுவரா)

Mr. Ratnayake Mudiyanseleage Kalubanda Ratnayake (Panduwasnuwara)

காமினி ராஜபக்ஷ (தெல்தெனிய)

திரு. காமினி ராஜபக்ஷ (தெல்தெனிய)

Mr. Gamini Rajapakse (Teldeniya)

ஹெட்டிராச்சிகே டொலு லூசு லேலாரத்ன (செருவில்)

திரு. ஹெட்டிராச்சிகே டொலு லூசு லேலாரத்ன (செருவில்)

Mr. Hettiaratchige Don Lutus Leelaratne (Seruwila)

காமனி குலவாந்தொட்ட மெனா (கெஸ்பாவ)

திரு. காமனி குலவாந்தொட்ட மெனா (கெஸ்பாவ)

Mr. Gamanie Kulawansa Lokuge (Kesbawa)

ஹேரத் மூட்டிவெல்லோலே மெனா (கல்கமுல)

திரு. ஹேரத் முதியன்செலாகே அரியவந்தனகே லொக்பு பண்டா (கல்கமுல)

Mr. Herath Mudiyanseleage Ariyawardanage Lokubanda (Galgamuwa)

அசோக்க வடிகாமங்காவ (அனமதுவ)

திரு. அசோக்க வடிகாமங்காவ (அனமதுவ)

Mr. Asoka Wadigamangawa (Anamaduwa)

அனா கபுகே டொலு வனிசுரத்ன (தெரணியகல)

திரு. அனா கபுகே டொலு வனிசுரத்ன (தெரணியகல)

Mr. Ahana Kapuge Don Wanigaratne (Deraniyagala)

ராஜபிரிய தயாரத்ன வலகம்பாஹா (மிஹந்தலை)

திரு. ராஜபிரிய தயாரத்ன வலகம்பாஹா (மிஹந்தலை)

Mr. Rajapriya Dayaratne Walagambahu (Mihintale)

டயானந்த அபேவந்தன விக்கிரமசிங்ஹ (அகூசா)

திரு. டயானந்த அபேவந்தன விக்கிரமசிங்ஹ (அகூசா)

Mr. Dayananda Abeywardane Wickremasinghe (Akuressa)

வின்தனிபு லெனால்டு விஜேமான்ன (கலுதரா)

திரு. வின்தனிபு லெனால்டு விஜேமான்ன (கலுதரா)

Mr. Vincent Leonald Wijemanne (Kalutara)

சம்புகஹபிதியே டொலு விஜேரத்ன (லகல)

திரு. சம்புகஹபிதியே டொலு விஜேரத்ன (லகல)

Mr. Jambughapitiya Gedera Wijeratne Banda (Laggala)

மஹேந்திர சரசிங்ஹ விஜேரத்ன (மிரிக்கமா)

திரு. மஹேந்திர சரசிங்ஹ விஜேரத்ன (மிரிக்கமா)

Mr. Mahendra Surasinghe Wijeratne (Mirigama)

ரங்கேதகே பிரேமசந்திர விஜேசிநி (ஹாரிஸ் பத்துவ)

திரு. ரங்கேதகே பிரேமசந்திர விஜேசிநி (ஹாரிஸ் பத்துவ இரண்டாம் அங்கத்தவர்)

Mr. Rankeththage Premachandra Wijesiri (Second Harispattuwa)

புவக் அண்டாவே ஜினதாச வீரசிங்ஹ (தங்கல்ல)

திரு. புவக் அண்டாவே ஜினதாச வீரசிங்ஹ (தங்கல்ல)

Mr. Puwakdandawe Jinadasa Weerasinghe (Tangalle)

நோர்மன் வையரத்ன (பலப்பிட்டிய)

திரு. நோர்மன் வையரத்ன (பலப்பிட்டிய)

Mr. Norman James Waidyaratna (Balapitiya)

புன்சிரி சேனராஜா பெரேரா சமரநாயக்க (பண்டாரகமா)

திரு. புன்சிரி சேனராஜா பெரேரா சமரநாயக்க (பண்டாரகமா)

Mr. Punsiri Senaraja Perera Samaranyake (Bandaragama)

ரீச்சுட் கிரகரி சமரநாயக்க (பெருவலை இரண்டாம் அங்கத்தவர்)

திரு. ரீச்சுட் கிரகரி சமரநாயக்க (பெருவலை இரண்டாம் அங்கத்தவர்)

Mr. Richard Gregory Samaranyake (Second Beruwala)

ආනන්ද ජයවර්ධන මහතා (කූඟෙහි කොළඹ)
 திரு. ஆதர் எட்மண்ட் சமரவிக்ரம (கொழும்பு கிழக்கு)
 Mr. Arthur Edmund Samarawickrema (Colombo East)

විගණකාධිපතිවරයාගේ වාර්තාව
கணக்காய்வாளர் அறிக்கையின் அறிக்கை
AUDITOR-GENERAL'S REPORT

වෛද්‍යවාර්ථ පටබැදි මදදුම බදුගේ සිරිල් මහතා
 (තිස්සමහාරාමය)
 வைத்திய கலாநிதி பட்டபெந்தி மத்தும பதுகே சிறில்
 (திஸ்ஸமஹாராம)

කථනායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

I present the First Instalment of the Report of the Auditor-General under Article 154 (6) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka on the Accounts of the Government of Sri Lanka for the Financial Year 1982.

Dr. Patabendi Madduma Baduge Cyril (Tissamaharama)

දයා සේපාලි සේනාධීර මහත්මිය (කරන්දෙහිය)
 திருமதி சேபாலி சேனாதீர (கரந்தேனிய)
 Mrs. Daya Sepali Senadheera (Karandeniya)

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ලිමේන්තුවේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வினசன்ட் பெரேரா—பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

එඩ්වඩ් ලයනල් සේනානායක මහතා (මහනුවර)
 திரு. எட்வட் லயனல் சேனநாயக்க (கண்டி)
 Mr. Edward Lionel Senanayake (Mahanuwara)

මේමතිපාල සේනානායක මහතා (මැදවව්විය)
 திரு. மைத்திரிபால சேனநாயக்க (மதவாச்சி)
 Mr. Maithripala Senanayake (Medawachchiya)

I move,
 "That the First Instalment of the Report of the Auditor-General under Article 154 (6) of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka on the Accounts of the Government of Sri Lanka for the Financial Year 1982, be printed."

අසෝකවීර සෝමරත්න මහතා (රත්ගම)
 திரு. அசோகவீர சோமரத்ன (ரத்தம)
 Mr. Asokaweera Somaratne (Ratgama)

ප්‍රශ්නය විමසන ලදී. සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

වන්චනාමී සයපාල හේරත් මහතා (කූඟෙහි අනුරාධපුර)
 திரு. வன்னிஹாமி யசபால் ஹேரத் (அனுராதபுரம்)
 (கிழக்கு)

වාර්තාව මුද්‍රණය කළ යුතුයයි තීරණය කරන ලදී.
 அறிக்கை அச்சிடப்படக் கட்டளையிடப்பட்டது.
 Ordered that the Report be printed.

Mr. Wannihamy Yasapala Herath (Anuradhapura East)

පෙත්සම්
மனுக்கள்
PETITIONS

වෛද්‍යවාර්ථ සිවුරත්න සාපාණ්ඩාර සේමසිංහ බණ්ඩාර හේරත් මහතා (හිරියාල)
 வைத்திய கலாநிதி சிவரத்ன யாப்பா பண்டார சேமசிங்ஹ பண்டார ஹேரத் (ஹிரியால)

ඉන්ද්‍රදය හෙට්ටිආරච්චි මහතා (කළුතර දිසා ඇමතිතුමා)
 (திரு. இந்ரதாச ஹெற்றியாரச்சி—களுத்துறை மாவட்ட அமைச்சர்)
 (Mr. Indradasa Hettiaratchi—District Minister, Kalutara)
 තොරණ, මුණගම, කර්නාතාගල අන්තම තිවාස යෝජනා ක්‍රමයේ, අංක 2 දරන නිවසේ පදිංචි, එස්. විල්වට් මහතාගෙන් ලැබුණු 1983.07.09 දිනැති පෙත්සම මම ගැර සභාවට ඉදිරිපත් කරනවා.

Dr. Sivuratne Yapabandara Semasinghe Bandara Herath (Hiriyala)

නිවේදනය
அறிவிப்பு
ANNOUNCEMENT

කථනායකතුමාගේ සහතිකය
சபாநாயகரது சான்றிதழ்
SPEAKER'S CERTIFICATE

කථනායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

I wish to announce that I have, under the provisions of Article 79 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka, endorsed the Certificate on the following Bill on 8th August, 1983 :

කථනායකතුමා
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)
 Member for Uva Paranagama—(Pause)—Not here.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
 (கலாநிதி டபிள்யூ. தஹநாயக்க—காலி)
 (Dr. W. Dahanayake—Galle)

I present a petition from Mrs. P. E. Nandawathie of 2/202, Elliot Road, Galle.

මහජන පෙත්සම් කාරක සභාවට පැවරිය යුතුයයි තීරණය කරන ලදී.
 பொதுமனுக் குழுவுக்குச் சாட்ட கட்டளையிடப்பட்டது.
 Ordered to be referred to the Public Petitions Committee.

Sixth Amendment to the Constitution.

[திரு. சரத் முத்தேட்டுவெகமா]

இதுவே என்னுடைய பேச்சின் பகுதி. ஆனால் அரசாங்க அச்சகத்திலிருந்து வந்த அதிகார அறிக்கையில் “கிழக்கு அரசியல்வாதிகளின்” எனத் தவறாகக் குறிப்பிடப்பட்டிருப்பதை “இதற்கு அரசியல்வாதிகளின்” எனச் சரியாகத் திருத்துமாறு கேட்டுக் கொள்கின்றேன். இந்தச் சந்தர்ப்பத்தைத் தந்தமைக்காகத் தங்களுக்கு நன்றி.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Hansard had sent the correct version of your speech. The mistake has taken place at the Government Press. The matters you have brought to my notice have been noted and the correction will be made.

பிரச்சனை : 1983.08.01 டி “டேலி நியூஸ்”

பிரச்சனை பற்றி பரிசீலனை

சிறப்புரிமை : 1.8.1983 ஆம் தேதிய “த சிலோன் டெய்லி நியூஸ்” பத்திரிகைச் செய்தி

PRIVILEGE : “DAILY NEWS” REPORT OF 1.8.1983

மேலே குறிப்பிட்டுள்ள விஷயம் (கருவாய்)

(திரு. சரத் முத்தேட்டுவெகமா—கலவான)
(Mr. Sarath Muttetuwegama)

Sir, I saw you in Chambers and informed you that I wish to raise a certain matter.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)
Yes.

மேலே குறிப்பிட்டுள்ள விஷயம்

(திரு. சரத் முத்தேட்டுவெகமா)
(Mr. Sarath Muttetuwegama)

Mr. Speaker, I wish to raise a question of breach of Privilege in regard to a report on front page of the “Ceylon Daily News” of 1st August 1983.

There is a statement attributed to Mr. Douglas Liyanage under the headline “Sarath may not be present”.

It goes on to say :

“ Mr. Sarath Muttetuwegama, the former MP for Kalawana and the Communist Party’s sole representative in Parliament, who was unseated by an election court recently, is unlikely to attend Parliament on Thursday when the sixth amendment to the constitution will be debated.

Mr. Muttetuwegama has said he will appeal against his unseating. But no petition of appeal had been filed up to now, Mr. Douglas Liyanage, Secretary to the Ministry of State, said yesterday.

Until such time as a petition is filed, he would not able to function as an MP, the Secretary said.

Once appeal papers are filed, an unseated MP can sit and vote in Parliament until the appeal is disposed of”.

As you know, Sir, this is not even a proper statement of the law. It is certainly not a proper interpretation of the Elections Order in Council by which I am governed, and it is not in accordance with the ruling which you have implicitly made in allowing me to attend Parliament on the 4th when the amendment was debated. Further, Mr. Douglas Liyanage or the “Ceylon Daily News” has said that I am unlikely to attend Parliament. Mr. Douglas Liyanage has said I am unable to attend Parliament. This is a serious breach of Privilege, and I would at this stage only ask you to look into this matter and to deal with anybody who has committed a breach of Privilege.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

I think under Section 82 (c) of the Elections Order in Council you are entitled to be here till one month has elapsed.

மேலே குறிப்பிட்டுள்ள விஷயம்

(திரு. சரத் முத்தேட்டுவெகமா)
(Mr. Sarath Muttetuwegama)

That is so. That is the correct position.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

I shall look into the matter and see whether there is any breach of Privilege.

We will get on to Public Business now.

பார்லிமேன்

பாராளுமன்ற அலுவல்

BUSINESS OF THE PARLIAMENT

பி. வினசென்ட் பெரேரா

(திரு. எம். வினசென்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I move,

“That the proceedings on Item 1 of Public Business appearing on the Paper be exempted at this day’s sittings from the provisions of Standing Order No. 7.”

பிரச்சனை விஷயம் குறித்து, கலாநாயகர் விட.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

கலாநாயகர்

(சபாநாயகர் அவர்கள்)
(Mr. Speaker)

Item No. 1.

මෙමේපාල සේනානායක මහතා (මැදවිච්චිය)
(*திரு. மைத்திரிபால சேனாநாயக்க—மதவாச்சி*)
(Mr. Maithripala Senanayake—Medawachchiya)

තුරු සිටියේය.
எழுந்தார்.
rose.

ලක්ෂ්මන් ජයකොඩි මහතා
(*திரு. லக்ஷ்மன் ஜயக்கொடி*)
(Mr. Lakshman Jayakody)

Whom are you going to recognize, Sir ?

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

I am recognizing the hon. Member for Medawachchiya.

රජය කෙරෙහි විශ්වාස හාගන්වය
அரசாங்கத்தில் நம்பிக்கையின்மை

NO CONFIDENCE IN GOVERNMENT

අ. හා. 3.30

මෙමේපාල සේනානායක මහතා
(*திரு. மைத்திரிபால சேனாநாயக்க*)
(Mr. Maithripala Senanayake)

ගරු කථානායකතුමා, විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරු හය දෙනෙකු අත්සන් කර අද දින තහනම් පත්‍රයේ පලවූවන අංකය වශයෙන් සඳහන් කර තිබෙන විශ්වාස හාග යෝජනාව ඉදිරිපත් කිරීමටයි. මා තුනී සිටින්නේ.

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

I rise to a point of Order, Sir.—(Interruption).

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Order, please !

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

The Motion alleges disregard for judgments delivered by the Supreme Court ; promotion of police officers found guilty of violation of fundamental rights ; failure to take action in keeping with the expressed opinions of the courts of the land ; failure to take action against those responsible for the demonstrations outside the houses of Supreme Court judges ; and allowing leading members of the Government to make disparaging speeches against the members and institutions connected with the judiciary. Now, Sir, the Debate on this Motion would necessarily entail references to matters which are prohibited under the Standing Orders. Standing Order 84 (vi) says :

“ No member shall refer to any matter which is under adjudication by a court of law or to any matter on which a judicial decision is pending.”

Mr. Speaker, all these matters are now before court. There are two applications that have been filed by the two police officers against whom adverse findings have been made by the Supreme Court in proceedings in which they were not named as respondents to the original application. I have the numbers of the two applications. They are SC No. 4/83 Special, SC Application 20/83 ; SC No. 5/83 Special, SC Application 130/82.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

To which part of the Motion are you referring ?

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

All the four matters are now before court.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

The two cases refer to—

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

They refer to all these matters which have been mentioned.

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

All ?

ආර්. ප්‍රේමදාස මහතා
(*திரு. ஆர். பிரேமதாச*)
(Mr. R. Premadasa)

All. They are interconnected in very many matters. In certain matters the judgments refer to other cases also. So, if you examine this you will see that there is an interconnection. Whatever it is, you will not be able to debate this Motion without reference to these matters that are now before court. It is my submission that this Motion cannot be debated without reference to these matters. I know that when this Motion was submitted to you that was not the case. Therefore, it was quite right on your part to have accepted the Motion to be listed on the Order Paper. But the situation has changed since, because these applications were made to the courts and there is interconnection between all these cases. Therefore, as it stands now, I do not think you should allow this Motion to be debated. Also, you should not allow this Motion to appear on the Order Paper until such time these matters are finally adjudicated upon by the courts.

ලක්ෂ්මන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடிய)
(Mr. Lakshman Jayakody)

Mr. Speaker, I am one of the signatories to this Motion on behalf of the Sri Lanka Freedom Party. If the Hon. Prime Minister could have explained to us what these cases are rather than coming out with the numbers, namely SC/4/83 Special, 20/83, 5/83, 130/82, then we would have known the areas which we should not refer to.

Sir, on the last occasion also, I think when you were away, the Hon. Deputy Speaker was in the Chair and a matter of this nature came up and he wanted us not to refer to such matter that came within the ambit of those cases before Court. So, we did not touch on them.

Now, take what the Hon. Prime Minister read out. Firstly, he read out :

“(a) showing open disregard for judgments delivered by the Supreme Court ;”

Those are judgments that have already been delivered. He did not go on to explain to us what those judgments are and the areas of which we cannot debate. We are prepared to go on with the Debate without in any way interfering or referring to those judgments even in passing.

Secondly, he read out :

“(b) promoting the Police Officers who have been found guilty of violating fundamental rights ;”

Here, I appreciate that there is a person who has gone to court. We are not going to refer to him, but there is another police officer to whom we can refer. Our Motion is very clear. We have not named the persons up to this time. In my submission to you I have not even named them, but we are certainly going to refer to Udugampola because it is not *sub judice* to do so.—(Interruption).

Thirdly, the Hon. Prime Minister read out :

“(c) failing to take action in keeping with the expressed opinions of the courts of the land ;”

The Hon. Prime Minister says that there are certain areas where we are interfering. Certainly, we are not going to do that. The Chair is there to check us if we do so. The Hon. Deputy Speaker, when he made his decision earlier on the submissions we made was very categorical in his decision.

Then to quote—

“(d) failing to take action to bring to book those responsible for the demonstrations outside the houses of the three Supreme Court Judges ;”

Certainly, we would not refer to them. You might have read in the “Sun” of today that they are going to appoint a committee to look into the violence that has taken place. It also gave wide terms of reference of this committee.

I think if the Hon. Prime Minister can show us very clearly that these are the matters you cannot refer to, these are the matters to which you can refer to, and these are the matters on which a reference would be *sub judice*, then certainly by all means pull us up.

Lastly he read out :

“(e) allowing leading members of the Government to make disparaging speeches against the members and institutions connected with the Judiciary.”

Now, that has nothing to do with the courts. That is what we have said. We are going to debate that among ourselves. What you have said is not correct : You have said that it is violating the Constitution, it is violating fundamental rights, it is violating the establishment. That is our debate. Therefore, Sir, I plead with you to kindly rule in our favour to open the debate.

අනිල් මුණසිංහ මහතා (මතුගම)

(திரு. அனில் முனசிங்ஹ—மதுகம)
(Mr. Anil Moonesinghe—Matugama)

I wish to make a statement on the matter raised by the Hon. Prime Minister. It is indeed strange that the Hon. Prime Minister should take this objection because about three weeks ago we had the Hon. Prime Minister saying exactly the opposite. Now Standing Order 84—

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

The hon. Member who raised the point of Order did not prove to this House that the matters were before court. That is what happened.

අනිල් මුණසිංහ මහතා

(திரு. அனில் முனசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

No, Sir.

ආර්. ප්‍රේමදාස මහතා

(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

Here, I am armed with all the documents.

சிறீ மூனிசிங் மஹா
(திரு. அனில் முனிசிங்ஹ)
(Mr. Anil Moonesinghe)

I am armed with your earlier speech. Therefore under Standing Order 84 (vi) you are asked to rule in regard to any matter that may be referred to in the course of this debate which is under adjudication by a court of law or on which a judicial decision is pending. That, Sir, is the ruling that you have to give under the point of Order raised by the Hon. Prime Minister. Sir, we are already possessed, in your absence, of an order made by the Hon. Deputy Speaker on precisely a point of Order of this type which was raised. This is what he says, as reported at Column 401 of HANSARD of 9th June 1983 :

"When this Motion was first tendered under Standing Order 23 (3), all the requirements had been complied with. There was no Standing Order or decision of this House that debarred this Motion from being placed on the Order Paper."

In this particular case there is a difference. The Hon. Prime Minister says that some judicial processess are there started since the Order Paper was compiled. I am prepared to admit that.

Then the question arises about Standing Order 84 (vi). There is nothing to do with the compilation of the Order Paper. The Order Paper is quite in order, Sir, and you have ruled that the Motion is in order.

My good Friend the Prime Minister should have raised this matter under another section, not under Standing Order 84 (vi) because, under this Standing Order, you are entitled to see that no material transpires in debate which is contrary to Standing Order 84 (vi). That is all that the Hon. Prime Minister requires you to do.

As far as we are concerned, so long as no Member in the course of the Debate refers to any matter which is before the Courts of Law, then we can speak on this very Motion. This was the gravamen of the argument used by the Hon. Prime Minister earlier.

He says at column 359 of the HANSARD on the same date :

"The hon. Member for Kalawana knows very well there is a section governing Motions, there is a section governing amendments, there is a section governing Questions, there is a section governing business of Parliament. He does not want you to give a Ruling on this Motion under those sections, because under those sections this Motion is quite in order. Sir, let the hon. Member turn the pages of HANSARD. He will see numerous Motions of this nature being debated in this House. Even while cases were being heard in the courts we have debated Bills and Motions. Parliament is supreme, Sir. To them Parliament is supreme for their own purposes. Now, here they want to make other bodies supreme over Parliament."

Therefore, Sir, on my Hon. Friend the Prime Minister's own argument, this matter should be permitted to be debated provided under Standing Order 84 (vi) no Member transgresses the rule regarding a matter that is sub judice. That is the position that I want to take before you, Sir.

You have also given a Ruling earlier, which I think is very important. You have said that if the subject matter is enshrined in the Motion, then of course it is difficult to separate the two. And you were pleased to give a Ruling in the matter of the No Confidence Motion in which the subject matter was the matter of the Development Councils elections in Jaffna. There you referred to the fact that the major portion of the Motion dealt with the DDC's and therefore, since the matter was *sub judice*, it was futile carrying on with the debate. Now, there is no such question here. There are two matters which the Hon. Prime Minister has referred to. Those matters merely impinge on this. The subject matter of the Motion of No Confidence is of a much greater, wider ambit. It is, therefore, my submission to you, Sir, that this Motion is in order.

சுலீத் அதுலத் மூடலி மஹா (வேலூர் கைத்தொழில் கழகம்)
(திரு. லலித் அதுலத்முதலி—வர்த்தக, சுப்பற்றுறை அமைச்சர்)

(Mr. Lalith Athulathmudali—Minister of Trade and Shipping)

I have listened, Sir, to the hon. Member for Matugama and the hon. Member for Attanagalla. The hon. Member for Attanagalla seems to say that this Motion can be severed. He says there are some parts which do not touch a judicial decision and some which do. Now, if that is so, they must move to amend the Motion and delete those parts which impinge on the court decision. That, they are not proposing to do. A Motion has to be treated as a whole and I do not think they can move to amend the Motion without the consent of those two members who have still not taken their oaths. So that, I do not think this can be accepted by you, Sir.

On the other matter, why is there a rule like this? Why is it that Parliaments all over the world have this rule? The simple point is, you do not want to prejudice a court case by what is said in Parliament. I ask you respectfully, Sir, in those two instances which the Prime Minister has mentioned, those court cases, would not justice in those cases be effected, by whatever people say in Parliament about this. They would. That is what those records in each case, a perusal of them will show. In such a situation, Sir, you have a discretion, and I would say, particularly without two Members of the House who proposed this Motion not being in a capacity to support it, that you should use your discretion to rule that this Motion is out of order at the present time.

some Member on the Government side who said that the certified copy should be produced. But that was not the basis of which the Deputy Speaker gave that decision.

ලලීන් ඇතුළත් இரூலி மறைய

(திரு. லலித் அத்தலாத்முதலி)

(Mr. Lalith Athulathmudali)

No, there is necessary evidence.

සරත් මුත්තේවුට්ටේ මහතා

(திரு. சரத் முத்தேட்டுவெகம)

(Mr. Sarath Muttetuwegama)

No, no. He did not say, "I am holding that this can be debated because the certified copy was not produced." That is not the basis. So, we must put that right away out of the consideration. If a Member gets up, if the Hon. Prime Minister gets up here and says that he is aware that Inspector Ganeshalingam has canvassed these matters before the Supreme Court. I do not think anybody is entitled to ask him to produce certified copies. We must take his word for it. That has been the practice in this House all along, except when it becomes unacceptable to you.

The decision of the Deputy Speaker was not on the basis that the certified copies were not produced. His decision was on another basis. He said that he would allow the Debate to go on but that if any matter raised by any member in the course of the Debate referred to an area covered by the election petition, he would stop it. At that time, the Hon. Prime Minister read out by submissions made in respect of the No-Confidence Motion moved by the TULF where my point was the same; that you can debate a No-Confidence Motion or any other Motion, provided you do not refer to matters which are *sub judice*. The Hon. Prime Minister referred to this in the course of the Mahara Select Committee point of order debate. On that occasion I said that if the Speaker had erred in not allowing that Motion, it is necessary that, following that precedent, the Speaker must err consistently.

My submission is that in the case of the Deputy Speaker, he allowed it. So, what is the position now? We have a Motion presented before the House. The Hon. Prime Minister referred to Sub-Inspector Ganeshanadan—I am sorry not Sub-Inspector, he is now an Inspector—and said that he had gone before the Supreme Court and that the Supreme Court had referred his matter to a fuller Bench and that that matter is pending. As the hon. member for Attanagalla (Mr. Lakshman Jayakody) said there are other matters. There is the question of the promotion of Police Officers, apart from Ganeshanadan. So, we do not refer to Ganeshanadan at all. Then there is the question of the demonstrations? What has happened? Has anybody gone to court? Only Kalu Lucky has

come forward. Nobody has taken action. The Police have said that Kalu Lucky is a sort of *non est* character. So Kalu Lucky is not before court; and nobody is before court. The demonstrations are matters which can be referred to in the course of the Debate without violating the *sub judice* rule.

One of the matters mentioned in the Motion is:

"failing to take action in keeping with the expressed opinions of the courts of the land;"

Surely, there may be a number of other matters which we intend to raise, not merely the cases of Ganeshanadan and Udugampola. There may be a number of other matters. You can see, in the course of the Debate, whether we are infringing the *sub judice* rule or any other rule for that matter. Whether somebody raises the matter or not, it is your duty and right to stop any member from violating the Standing Orders. This Motion of No-Confidence is so wide and the matters referred to by the Hon. Prime Minister regarding Inspector Ganeshanadan and his application which is now pending, are matters which are exactly the same as I referred to in the course of the Debate on the appointment of a Select Committee to go into the incidents connected with the Mahara by-Election. This Motion can be allowed to be heard without violating the *sub judice* rules.

ජ. පී. පෙරේරා මහතා (කඩුවෙල)

(திரு. ஈ. பி. போல் பெரேரா—கடுவளை)

(Mr. E. P. Paul Perera—Kaduwela)

Mr. Speaker, the Motion before the House as it appears on the Order Paper, is not severable for the reason that the principal subject matter of the Motion appears to relate to judgments delivered by the Supreme Court. All the other sub-sections of the Motion seem to flow therefrom. That is to say, Mr. Speaker, judgments have been delivered by the Supreme Court. Then it is alleged that police officers have been promoted who have been found guilty of violating the fundamental rights by these judgments. The next sub-section—(c) says, "failing to take action in keeping with the expressed opinions of the courts of the land," again, failing to honour the judgments already given in these judgments, and then allowing the leading Members of the Government to make disparaging speeches against the members and institutions connected with the judiciary." Prima facie it is very clear that this Motion of No Confidence brought by the Opposition refers to the action or the alleged actions of the Government in reference to the judgments of the Supreme Court, and nothing else.

Now, Mr. Speaker, that is the foundation of this Motion. There is nothing else. Thereafter, we are aware, as the Hon. Prime Minister stated, that representations have been made to the very courts to

[*த. சி. லேட் லெட்ரே மனா*]
 review those very judgments. Now, would it be fair for any discussion to be undertaken in this House which might embarrass the courts in doing their duty with regard to applications that have gone before them for review? There are also cases about which references have been made, although the cases have not been referred to, back to the courts. They are being studied and examined by other institutions of this same Parliament. Those two might be embarrassed. For instance, there are cases where representations have been made by the numbers of the judiciary against their own brothers and those appear to be under investigation by Committees of this House. So, whatever we may say here, would we not be anticipating the decisions or the action that might be taken by the courts or the action that might be taken by the Committees of this House? After all, it is not possible to sever this Motion into various parts as was contended by the Opposition. The principal point is there have been judgments of the Supreme Court. That is the foundation, and that is not final. At this moment when we are seeking to debate this, those judgments cannot be said to be final.

I would refer, Mr. Speaker, to paragraphs 333, 368 and 427 of Erskine May which say,

"Matters awaiting on the adjudication in the criminal court or court marshal and matters set down for trial or otherwise brought before a civil court may not be referred to in any debate or question."

As was contended by the hon. Members of the Opposition, can we carry on this debate without referring to the judgments? We have to comment on those judgments. We will have to demonstrate the infirmities in order to justify the action that has been taken by the Government. Would it not embarrass the courts or embarrass the action that might be taken by the courts on the new applications that are pending before them? That is why I submit that this Motion at this moment is out of Order.

ஹரீந்த்ர கோரடா மனா (கிஷோர் ராஜ் பரீவாசனா குமார்)
 (திரு. ஹரீந்த்ர கோரடா—பொது நிர்வாகப் பிரதி அமைச்சர்)
 (Mr. Harindra Corea—Deputy Minister of Public Administration)

I would like to bring to your attention that fact that this House appointed a Select Committee to go into the actions of certain members of the Bench on a complaint made by Mr. K. C. E. de Alwis, a member of the Bench himself. That Committee is sitting. I am also a member of that Committee and I would like to say that it would prejudice the working of that Committee which has to report to the House if a debate is permitted here.

I would like to mention one thing, Sir, that if you take the whole Motion of No Confidence, Sir, stems from one judgment given by three judges. That is

the main part of this Motion. Without that judgment this Motion Cannot stand. If not for the judgment which Mr. K. C. de Alwis objects to this Motion cannot exist. That is all I am saying. This has nothing to do with judiciary and the actions of the judiciary, or the interaction of the Government with the judiciary in general. This has to do with one judgment, and that judgment is the cause of a complaint which has been put before this House, and this House has considered it necessary to have a Select Committee. Therefore, it is prejudicial to the interests of the working of that Committee if this kind of debate is allowed. But also, Sir, my good Friend the Hon. Minister of Trade talked of severance. What I am trying to say is all this stems from this one judgment. Therefore we will have to examine that judgment.

ஈர். ப்ரேமதாசா மனா (குடியிருப்பினர், பஞ்சவர்ண, கிழக்கு மதுரை குடியிருப்பினர், மதுரை கிழக்கு மதுரை குடியிருப்பினர்)
 (திரு. ஆர். பிரேமதாசா—பிரதம அமைச்சரும் உள்ளூராட்சி விடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government Housing & Construction, Minister of Highways and Leader of the House of Parliament)

Mr. Speaker, I think sufficient arguments have been adduced by the speakers on behalf of the Government to convince you why you should hold with me. Nevertheless, I would like to refer to certain matters that have been mentioned by the speakers from the Opposition. The hon. Member for Matugama was thoroughly confused when he said that he is armed with my speech on the earlier occasion. I would like to remind him that the position I took up on that occasion was quite different from his.

He will remember that when I took objection on that occasion, I said quite clearly that the Motion was placed before the House before any case was filed in court. I would like to remind him of that, and that is why I said that Parliament is supreme. We cannot anticipate anybody filing actions in court and refrain from moving Motions in this House. That was the position I took up. This matter is quite different from that. There are cases filed in court and here I have the case numbers. When I say I am armed with the necessary documents I meant that if the Hon. Member wants to examine the position, let him do so. And not only that. I am going to submit all these papers to the Hon. Speaker for consideration. It is quite different. He was quoting me out of context. He being a lawyer only quoted that particular paragraph which was going to help him. But I remember the position I took up on that occasion. What I say (*Interruption*).

கலாநாயகர் மனா
 (சபாநாயகர் அவர்கள்)
 (Mr. Speaker)

Are you giving in?

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

But I am only reminding you that anticipating cases, you cannot hold up the proceedings of the Parliament.

අනිල් මුණසිංහ මතන
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Yes.

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

I said that, and even now I say that. But if we had given notice of the Motion in this House before a case is filed, there we have a right to debate that Motion here. That is the position. On that occasion the Hon. Member for Attanagalla failed to prove to the Chairman or the Deputy Speaker at that time that a case had been filed—(Interruption) Sir, he brought a draft—

අනිල් මුණසිංහ මතන
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

The ruling of the Deputy Speaker.

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

It may be the Ruling of the Speaker or the Deputy Speaker or the Chairman.

අනිල් මුණසිංහ මතන
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

Yes.

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

But I am explaining my position. I am not speaking for the officer who was presiding. You were quoting me. And I am telling you the position I took up. I said Parliament is Supreme. I stand by that. That was long before the so-called case. I do not know whether it has been filed or not ; still I am not aware of it. You can give the numbers ; that is a different matter. But I am telling you, on that occasion that was the position I took up. I said Parliament is Supreme because notice of Motion was given and it had to be debated. So I would like to correct the hon. Member for matugama in regard to that matter—and his arguments were not relevant as a result.

Then, Sir, the hon. Member for Attanagalla was saying that they were not going to refer to any matters that are before Court. But I want to tell him that we have to refer to them because certain positions have been taken up by certain respondents. Definitely we will have to refer to those arguments, counter-arguments and counter-charges. Then what happens ?

අනිල් මුණසිංහ මතන
(ති.රු. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

That is what we said about the Mahara Petition.

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

But I just explained to you that the Mahara Petition and the Mahara Motion are two different things.

When we refer to those matters, what happens ? We will be violating another Standing Order—Standing order No. 78. May I refer to Standing Order 78, Sir ? I say that he may not be referring to those matters for his own purposes, but for our purposes we will have to refer not only to the judgment but maybe even in regard to the Judges themselves. How are you going to prevent any Member of this House from referring to a particular Judge who had delivered a particular judgment. But anyway, Sir, we will have to refer. When I say, we, I mean the Members of the Government will have to take up that position. Then what are we doing ? We will be violating another Standing order, namely, Standing order No. 78—(Interruption). That is what happens when matters are before Court. You will have to live with these things. You cannot have it both ways.—(Interruption).

කථානායකතුමා
(ජ.පා.නා.ය.කර්. ආචාර්යවරුන්)
(Mr. Speaker)

Now you had your say. Please allow the Prime Minister to carry on.

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

But you are just committing suicide. If you are having a natural death, that is a different matter, but here you are committing suicide.

කථානායකතුමා
(ජ.පා.නා.ය.කර්. ආචාර්යවරුන්)
(Mr. Speaker)

Do not take him seriously ; you carry on !

ආර්. ප්‍රේමදාස මතන
(ති.රු. ආර්. පිරේමතාස)
(Mr. R. Premadasa)

Then, Sir, Standing Order 78 says :
“78. The conduct of the President, or acting President, members of Parliament, Judges or other persons engaged in the administration of justice shall not be raised except upon a

[சார். ப்ரேமடாச மதனா]
 substantive motion ; and in any amendment, question to a Minister, or remarks in a debate on a motion dealing with any other subject, reference to the conduct of the persons aforesaid shall be out of order."

There you are, Sir. You will be violating another Standing Order. So the Hon. Member for Attanagalla stating that they will not refer to it, will not help this House, because the other Members may refer to it.

I do not want to go into details of the Motion, Sir, because I know very well you capacity as a lawyer to understand a point of order and also to examine it on the basis of the Motion that has been given notice of.

Now let me go into this for the benefit of the hon. Member for Attanagalla. Take (b) and (d) of this Motion. (b) reads :

"promoting the Police Officers who have been found guilty of violating fundamental rights ;"

There has been a reference to this matter in a judgment. Are you going to deny that ? No. There is reference to this matter in a judgment—(Interruption). Wait, let me finish. I will take (a), (b), (c), (d) and also (e).

Then take (d) :

"failing to take action to bring to book those responsible for the demonstrations outside the houses of the three Supreme court Judges ;"

You are aware, Mr. Speaker, that there was an inquiry into this matter by the Police, and the Attorney-General submitted a report to the Supreme Court on this matter and it is now before the Chief Justice and the Judges of the Supreme Court. This matter is being examined.

ලක්ෂ්මන් ජයකොඩි මතන

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)

(Mr. Lakshman Jayakody)

It is not sub judice.

சார். ப்ரேமடாச மதனா

(திரு. ஆர். பிரேமதாச)

(Mr. R. Premadasa)

What I am saying is that this matter is being considered by the Chief Justice and the Judges of the Supreme Court. Now you want us to refrain from referring to these things. How can we do that ? That is why I am saying that you have to bring in the Supreme Court Judges into this House for the purpose of this debate, without a substantive motion, and you will be making reference to them when dealing with some other motion and thereby you will be violating Standing Order No. 78.

Now, Sir, (a) of the Motion reads :

"showing open disregard for judgments delivered by the Supreme court ;"

That is why I said they are all inter-connected with the other two matters. Next is (c) :

"failing to take action in keeping with the expressed opinions of the courts of the land ;"

The moment he refers to that we will have to deal with the expressed opinions of the courts. Then what happens ? When you go to deal with the expressed opinions of the courts, you will have to deal with the Judges who have expressed those opinions and such opinions have now been challenged. As said by the hon. Members of the Opposition, Police Officers have gone to the Supreme Court challenging those opinions. So we have to refer to them also.

Now, Sir, you will see that these matters are inter-connected. That is why I said that this Motion should be ruled out of Order under Standing Order No. 84(6) and if according to the hon. Member for Attanagalla, we debate this Motion, we cannot prevent other members making reference to Judges and judgments, thereby violating Standing order No. 78.

කථනායකතුමා

(சபாநாயகர் அவர்கள்)

(Mr. Speaker)

I have considered the arguments brought forward by both Members of the Government and of the Opposition. I have to consider the Motion as a complex whole and not take limb by limb. It is admitted by both sides that there are certain matters referred to in this Motion which are pending. Therefore, taking it as a complex whole, I hold that this matter is *sub judice* and cannot be discussed.

රජයේ ඉඩම් (සත්තකය ආපසු ලබා ගැනීමේ)

(සංශෝධන) පනත් කෙටුම්පත

அரசு காணிகள் (ஆட்சி மீள்பெறுதல்) (திருத்தம்)

சட்டமூலம்

STATE LANDS (RECOVERY OF POSSESSION)
(AMENDMENT) BILL

දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.

இரண்டாம் மதிப்பிற்கான கட்டளை வாசிக்கப்பட்டது.

Order for Second Reading read.

ச. நா. 4.10

தாழ்த்திய டிஸனாயக்க மதனா (ஓய்வு) னா ஓய்வு சம்பந்தம் குறித்து
 சன மதவர்த்தி சம்பந்தம் சிபிஓடி குறித்து)

(திரு. காமினி திஸனாயக்க—காணி, காணி அபிவிருத்தி
 அமைச்சரும் மகாவலி அபிவிருத்தி அமைச்சரும்)

(Mr. gamini Dissanayake—Minister of Lands & Land
 Development and Minister of Mahaweli Development)

சார். கதாநாயகருமே, ரஜயே ஓய்வு (சத்தகய சாபசு
 லாபா) (சாஸோயிண) பனத் கெட்டுப்பன டெவன் வர் கியரீத் டெவா மத்
 தே சார்லிமென்துறை ஓடிப்பன் கர்னல். தே சாஸோயிண பனத்

කෙටුම්පත අවශ්‍ය වී තිබෙන්නේ, දැනට අවුරුදු එක හමාරකට පමණ පෙර සුචුම් ලබාදීම වීසින් දෙන ලද තීරණයක් නිසා රජයට අයිති ඉඩම් ලබා ගැනීම අමාරු වුණු නිසායි. එම්. බී. සේනානායක සහ මහනුවර දිසාපතිතුමා අතර ඇති වුණු අංක 1082 දරන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇපැල් මාර්ගයෙන් ගෙන ගොස් දෙන ලද තීරණය නිසා මේ සංශෝධනය ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට සිදු වුණා.

මේ සංශෝධන පනත ඉදිරිපත් කරන්නේ රජයේ ඉඩම් සම්බන්ධයෙන් බව මම පළමුවෙන්ම මේ ගරු මන්ත්‍රණ සභාවට ප්‍රකාශ කරන්නට කැමතියි. යම් කිසි රාජකාරියකට - ආරෝග්‍යශාලාවක් ඉදිකිරීමට හෝ පාඨශාලාවක් ඉදිකිරීමට, එසේ නැත්නම්, මහාමාර්ගයක් තැනීමට රජයේ ඉඩමක් වුවමනා වුණු විට - අද පවත්නා නීතිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඒ ක්‍රියා මාර්ගය අත්හිටුවන්නට ඒ ඉඩමේ අතවසරයෙන් පදිංචි තැනැත්තකුට පුළුවනි. සමහර විට හොර ඔපපුවක් ඉදිරිපත් කර හෝ එසේ නැත්නම්, ඒ ඉඩම නීත්‍යානුකූලව ලබා ගත් තැනැත්තකුගෙන් ඔපපුවක් නොවන ලියවිල්ලක් ඉදිරිපත් කර හෝ එසේ කරන්නට පුළුවනි. එසේ ඉදිරිපත් කරනු ලබන කරුණුවල සත්‍යතාව හොඳා බලන්නට අධිකරණයට අවුරුද්දක් දෙකක් යනවා. සමහර අවස්ථාවලදී අවුරුදු පහක් ගිහිත් තිබෙනවා. ඒ නිසා, මේ අවුරුද්දේ වෙන් කරන ලද මුදල් එකී ආරෝග්‍යශාලාව හැදීමට හෝ පාඨශාලාවක් පත්ති කාමරයක් ඉදිකිරීමට හෝ වියදම් කරන්නට බැරව ආපසු ගාණ්ඩාගාරයට යවන්නට සමහර විට සිදු වෙනවා.

රජයේ ඉඩම් ආපසු ලබා ගැනීමේ මූලික පනත මම අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ඉදිරිපත් කලා. ඒ පනතේ සමහර කොටස් අනුව, මා කලින් සඳහන් කළ නඩුවේ තීරණය වුදිනටත් පක්ෂව, රජයට අවාසි වන විධියට දෙන ලද නිසා මූලික අයිතිවාසිකම් පරිවර්තනය කිරීමේ නීතිය යටතේ රජය අසීරු තත්ත්වයකට පත් වුණා. ඒ නිසා, යම් කිසි ඉඩමක් රජයේ ඉඩමක් යයි තීරණය කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම ස්වාධීනව පාරිච්චි කරන්නට මම මේ පනතේ ප්‍රදේශයේ දිසාපතිතුමාට බලය දෙනවා. යම් ඉඩමක් අවශ්‍ය කියා යම් කිසි කෙනකුට රජය ලියවිල්ලකින් දැන්වූ විට ඒ බලධාරියාගේ තීරණය අධිකරණයේහි ප්‍රශ්න කිරීමේ අයිතිය මම මෙයින් තැනී කරනවා.

ඒ අනුව, තුනෙන් දෙකේ ජන්ද බලයෙන් මේ පනත සම්මත වුණු විට පොදුගලික ඉඩම් නොව, රජයේ ඉඩම් තිසියාකාර ආරක්ෂා කිරීමේ ක්‍රියා මාර්ගයක් අනාගතයේදී සකස් කරන්නට අපට පුළුවන් වේයයි මම බලාපොරොත්තු වෙමිනි.

විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිත ප්‍රදේශවල සමහර ඉඩම්, පර්වස් දහය, පහළව, විස්ස, නිහ දුට්ටි ජනතාව විසින් අවුරුදු ගණනක් තිස්සේ එළවළු වගාව සඳහා පාරිච්චි කරමින් තිබෙනවා. මගෙන් අහන්නේ නැතිව අමාත්‍යාංශයෙන් අහන්නේ නැතිව එම ඉඩම්වලින් පදිංචිකරුවන් ඉවත් කරන්නට නඩු දමන්නට එපාය කියා මම පරිපාලනය මාර්ගයෙන් නියෝගයක් දෙනවා.

ඒවාගේම මම තවත් පරිපාලන නියෝගයක් දෙන්නට බලාපොරොත්තු වෙමිනි, යම් ඉඩමකින් පදිංචිකරුවන් ඉවත් කිරීම කල් දැමිය යුතුය කියා හෝ ඒ කාරණය අමාත්‍යාංශයක් සමග සාකච්චා කර ඒ පදිංචිය ස්ථිර කරන්නට කටයුතු කරනවාය කියා හෝ යම් ආසනයක මන්ත්‍රීවරයෙක් දිසාපතිතුමාට දැන්වුවහොත් එවැනි අවස්ථාවකදී මගෙන් අහන්නේ නැතිව ඒ පදිංචිකරුවන්ට ඉවත් කිරීමේ ලියකියවිලි-හාර දෙන්න-“නෝටිස්” දෙන්න එපාය කියා, මා ගරු මන්ත්‍රීවරුන්ට ඒ වරප්‍රසාදය පවරන්නට කැමතියි. එයින් පසු දිසාපතිතුමාගෙන් වාර්තාවක් ලබා ගන්නට පසු මම දැඩි ලෙස ක්‍රියා කරන්නට බලාපොරොත්තු වෙමිනි.

රටේ නොයෙකුත් ප්‍රදේශවල අතවසරයෙන් පදිංචිව සිටින උදවියගෙන් ඒ ඉඩම් ලබා ගෙන සමහර විට වනගතව තිබුණු ප්‍රදේශ තැවන වනාන්තර බවට පත් කිරීමටත් රක්ෂිත ඉඩම් වශයෙන් තිබුණු ඉඩම් තැවන රක්ෂිත ඉඩම් බවට පත් කිරීමටත් කටයුතු කරන්නට අපි බලාපොරොත්තු වෙමිනි. 1978 වන විට මේ ඉඩම් අක්කර ලක්ෂ 12 ක් පමණ අතවසර පදිංචිකරුවන් විසින් අල්ලා ගෙන තිබුණා. දැන් ඒ ප්‍රමාණය හතක් දුරට අඩු වී තිබෙනවා. අද ඉඩම් අක්කර ලක්ෂ 2 ක්

පමණ ඒ ආකාරයට අතවසරයෙන් අල්ලා ගෙන ඉන්නවා. අතවසරයෙන් අල්ලා ගෙන තිබුණු ඉඩම් ප්‍රමාණය අඩු වුණේ මන්තිසාද? අපි ඒ සමහර අතවසර පදිංචිකරුවන්ට බලපත්‍ර දී තිබෙනවා. ඒවාගේම අක්කර තුන හතර අල්ලා ගෙන තිබුණු අවස්ථාවේදී අපි අක්කර තුන හතර බැගින් නොවෙයි අක්කරයක් හෝ අක්කර එකහමාරක් බැගින් වෙන් කර වෙනත් අයටත් ඒ ඉඩම් පවරා දී තිබෙනවා. නමුත් මීට වීක කලකට පෙර නොයෙකුත් ප්‍රදේශවල සංවිධානාත්මක මට්ටමෙන් සමහර උදවිය අතවසරයෙන් රජයේ ඉඩම්වල පදිංචි කරවීමට යම් යම් ව්‍යාපාර සකස් කරගෙන යන බව අපට පෙනුණා. ඒවාට මේවාගේ නීතියක් තැනීම අපට මුහුණ දෙන්නට බැහැ. මම ගරු මන්ත්‍රීවරුන්ට යළිත් කියන්නට කැමතියි. නමුත්තාත්සේලාගේ අදහස් ලබා ගෙන මේ නීතිය ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන බව.

සෑම දිස්ත්‍රික්කයකම ප්‍රථමයෙන්ම ඉඩමකින් යම් කෙනෙකු ඉවත් කරන්නට “නෝටිස්” එක එහෙම නැත්නම් ලියවිල්ල දෙන්නේ දිසාපතිවරයායි. ඒක කල් දමන්නටය කියා හෝ ඒක ස්ථිර පදිංචියක් බවට පත් කරන්නට අපි අමාත්‍යාංශයක් එක්ක කටයුතු කරනවාය කියා හෝ මන්ත්‍රීවරු දිසාපතිවරයාට කීවොත් ඒ මතයට ඇහුම්කන්දී අපි පුළුවන් තරම් උත්සාහ කරනවා, ඒ ඒ ප්‍රදේශවල ප්‍රශ්න විසඳන්නට. එමනිසා මේ පනත සම්මත කරන මෙන් මා ගරු සභාවෙන් ඉල්ලා සිටිමිනි.

ප්‍රශ්නය සහතිකය කරන ලදී.
 ශ්‍රී ලාංකීය සංවර්ධන මණ්ඩලය
 Question proposed.

අ. හා. 4.15

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
 (திரு. ஆனந்த தஸநாயக்க—கொத்தமலை)
 (Mr. Ananda Dassanayake—Kotmale)

ගරු කථානායකතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මේ රජයේ ඉඩම් (සන්නය ආපසු ලබා ගැනීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත ඉතාම වැදගත් බව මා ප්‍රථමයෙන්ම කියන්නට සතුටුයි.

වැදගත්වීමට හේතු එතුමා කෙටියෙන් සඳහන් කලා. ඇත්තවශයෙන්ම අපේ රටේ රජයට අයත් ඉඩම් ආරක්ෂා කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක්. රජයේ වගකීමක්, ඇමතිතුමා සභවා කීවා. මේ පනතෙන් ඉෂ්ට කර ගන්නට බලාපොරොත්තු වන එක අදහසක්, කැලෑබද ප්‍රදේශවල විශේෂයෙන්ම උතුරු මැද පළාතේ සමහර සංවිධාන තිබෙනවාය කියා ඇමතිතුමා කීවා. නැගෙනහිර පළාතේත් සංවිධාන තිබෙනවා. වයඹ පළාතේ සමහර කොටස්වලත් සංවිධාන තිබෙනවා. ඒවායින් අපට පෙනෙන්නේ මොකක්ද? සමහර විට රජයේ ඉඩම් ලබා ගන්නට බැර අය-සමහර විට වැඩ දෙකක් මේ රටේ පුරවැසිකම පවා කැනී අය-මේ සංවිධානවල සිටිනවා කියන එක පැහැදිලියි. මේ සංවිධාන මගින් බලහත්කාරයෙන් ඉඩම් අල්ලා ගෙන ඒවා කොළඹ බවට පත් කර ඇති ස්ථානත් තිබෙනවා. පසුගිය දවස්වල ඇති වූ ක්‍රස්තවාදී වැඩ පිළිවෙල අධි ඒවායේ සිටි සමහර අය බස්වලින් ගම්පොළ, තාවලපිටිය, නුවරඑළිය ආදී ප්‍රදේශවලට ගෙන ගොස් දැමීමා. ක්‍රස්තවාදීන් හැටියට ඒ ප්‍රදේශවල කටයුතු කරන විට බය වී පැන්නා. ඒ අයට යන්න එන්න තැනක් නැතිව බස්වලින් ගෙන ගොස් ඒ පළාත්වලට දැමීමා. මෙය හරි භයානක වැඩක්.

මේ රටේ පුරවැසියෙකුට ඉඩම් අක්කර බාගයක් ගන්නට ඕනෑ වුණොත් එය ලබා ගන්නට අවුරුදු ගනනාවක් උත්සාහ කරන්න ඕනෑ අපේ ගම්බද ප්‍රදේශවල සමහර ගම් තිබෙනවා. 1952, 1956 හා 1958 ඉඩම් බෙදුවාට පසුව ඉඩම් අලෙවිකරණ බෙදා දී තැනී. ඇයි? ඉඩම් කවිචේරී තැබීම තිබෙන්නේ ගොඵබෙලී ගමනක. ඉඩම් කවිචේරී නොපවත්වන නිසා, විලේප් එක්ස්පැන්ෂන් හෙවත් ගම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙල යටතේ කිසිම ක්‍රියාමාර්ගයක් නොගන්නා නිසා, ඒ පළාත්වල ඉඩම් හිඟයක් තිබෙනවා.

[ආනන්ද දසනායක මහතා]

පවුලක දෙනෙක් දෙකෙක් හිටියොත් අවුරුදු 10 ක් යන විට ඒ පවුලේ ගණන හත් අට දෙකෙක් වෙතවා. අවුරුදු 20 ක් යන විට විසි දෙකෙක් වෙතවා. අවුරුදු 30 ක් යන විට 40 දෙකෙක් වෙතවා. මය විධියට ඒ පවුලේ විශාලත්වය ක්‍රමයෙන් වැඩි වෙතවා. දිගින් දිගටම යනවා. එහෙත් ඒ අය ඉන්නට ඕනෑ ඒ ගමේමයි. දුප්පත් කමත් දුගිනමත් නිසා ඔවුන්ට ඉඩම් ලබා ගැනීමට වෙනත් ක්‍රමයක් නැහැ. ඉඩම් ලබා ගැනීමේ අපහසුවක් තිබෙනවා. ඒ අපහසුව මඟහරවන්නට රජය යම්කිසි වැඩ පිළිවෙලක් ගත යුතුයි. ඉඩම් අමාත්‍යාංශය එවැනි වැඩ පිළිවෙලක් නොගන්නා නිසා තමයි. මේ අන්දමට බලහත්කාරයෙන් ඉඩම්වල පදිංචිවීමේ ව්‍යාපාරයක් හැම තැනකම ඇති වී තිබෙන්නේ.

මිනිස්සු කොහේ හෝ ජීවත් වෙන්නට ඕනෑ. මේ රටේ උපත් මිනිසෙකුගේ මූලික අයිතිවාසිකමක් තමයි. තමන්ට ජීවත් වන්නට ස්ථානයක් තිබීම. ඒ සඳහා ඉඩමක් ලැබීම. ගෙයක් ලැබෙනවාය කියන්නේ ඉඩමක් ලැබීම. එසේ ඉඩමක් ලබාදීමේ කටයුතු රජය අතපසු කරනවා නම් මොකක්ද තත්ත්වය? පසගිය රජයෙන්ම හුඟක් දුරට ඒ පහසුකම සලස්වා දුන්නා [බාධාකීර්මන්] ඉඩම් බෙදීම හරියට කලා. නමුත් නාන්දේලා මොතුවා කීව්වත් සාක්ෂි සහිතව ඔප්පු කරන්නට පුළුවන්. ඒ රජය ඉඩම් දුන්නා. ඉඩම් අක්කර 2,80,000 ක් බෙදා දුන්නා.

මන්ත්‍රීවරයෙක්
(*அங்கத்தவார் ஒருவர்*)
(A Member)
ඇයි, ලණුවෙන් බෙදලා ඉඩම් දුන්නෙ.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ලණුවෙන් මැන්නත් එකයි. මිනින්දෝරුවෙන් මැන්නත් එකයි. මොකක්ද ඒ දෙකේ වෙනස? මිනිසුන්ට ඕනෑ කරන්නේ, ඉඩම් කැබැල්ලයි. කොහොම මැන්නත් මිනිසුන්ට ඕනෑ ඉඩම් කැබැල්ලයි. මිනිසුන්ට ජීවත් වෙන්නට ඉඩම් දෙනවා නම් ඊට වඩා වටිනා දෙයක් නැහැ.

ගරු අගමැතිතුමා ගෙවල් හඳුනවා. ඒ ගෙවල් හඳුනා දෙන්නේ කාගේ ඉඩම්වලද? ගියවර ඉඩම් දුන් නිසා තමයි, ඒ ගෙවල් හැදුවේ. මගේ ආයතයේ අවුරුදු 2ක් තුළ දී ගෙවල් 580 ක් හැදුවා. මම එතුමාට ස්තූතිවන්ත වෙතවා. එදත් ස්තූතිවන්ත වුණා; අදත් ස්තූතිවන්ත වෙතවා. ඒ ගෙවල් 580 ම හැදුවේ ගිය රජය මගින් බෙදා දුන් ඉඩම් කැලීවලයි. එහෙම නම් එහි කොපමණ වටිනාකමක් තිබෙනවාද? දැන් ඒ අය ඒවායේ පදිංචි වී සිටිතිවා.

ගරු ඉඩම් ඇමතිතුමා වරක් ප්‍රකාශ කලා. අක්කර ලක්ෂයක් බෙදා දෙනවා කියා. මම බොහොම සන්තෝෂ වුණා. මේ පාර්ලිමේන්තුවේ දී ගරු ඇමතිතුමාට ඒ ගැන ස්තූති කලා. "අගේ බොහොම ඉක්මණින් ඒ ඉඩම් අක්කර ලක්ෂය බෙදා දෙන්න. විලේජ් එක්ස්පැන්ෂන් හෙවත් ගම් පුළුල් කිරීමේ ව්‍යාපාරය යටතේ" කීවා. තමුත් එය කෙරුණේ නැහැ. වික දවසක් ඔප්පු වගයක් දුන්නා. මුළු ලංකාවේම බෙදා දී තිබෙන්නේ ඔප්පු 2343 යි. මම පාර්ලිමේන්තුවෙන් කීවා. ඒ ඔප්පු 2343 බෙදුවේ මුළු ලංකාවේම ඉඩම් අක්කර ලක්ෂයක් බෙදෙනවා කියලයි.

ඇත්ත වශයෙන්ම අද ලංකාවේ ඉඩම් හිඟයක් තිබෙනවා. ගම්බද ජනතාවට වැසිකිළියක් හඳුනා ගන්නට පවා ඉඩම් කැල්ලක් නැහැ. ඒ නිසයි ඩිස්ට්‍රික්ට් කැන්තම් අරගල ඇතිවී තිබෙන්නේ. අර ඉඩමේ ආයිම හෙහාට වෙනස් කරනවා. මේ ඉඩමේ මායිම එහාට වෙනස් කරනවා. මේවා ඇතිවෙත හේතුවට උසාවි යන්නට ඕනෑ. ඊළඟට ඒවායින් ඊශ්වරු ඇති වෙතවා. ඒවායින් මිනි මරා ගන්නවා. මේ විදියේ තත්ත්වයක් තිබෙන්නේ. මේ රටේ පුරවැසිකම් තිබෙන අයට මේ තත්ත්වයයි තිබෙන්නේ.

ඉඩම් ප්‍රශ්නයේදී පුරවැසිකම් තිබෙන අයට එපමණ අමාරුකම් තිබෙනවා. ඒ තත්ත්වය තිබෙද්දී. සමහරවිට අර පුරවැසිකම් කැනී අය, සංවිධාන වී එක අය ගෙට අතිරිද සමහර විට පිටරටින් පැනලා එන

අය මෙහි ඇවිත් කැලෑ කොටා ගන්නවා; සංවිධාන ඇති කර ගන්නවා; ගස් කපා ලී වික ඉරා විකුණා ගන්නවා; ඒවායින්ම ගෙවල් හඳුනා ගන්නවා. එයින් බිස්නස් එකක් තැන්පත් කුණුරක් හඳුනා ගෙන ගොවිතැනක් හෝ පිළියෙල කර ගන්නවා. වික කලක් යනවිට ඔවුන්ට ඉඩම් අයිතියි. මන්ද, ඔවුන් ඒවායේ පදිංචි වී සිටී නිසා. මෙය වැරදි ආකල්පයක්. මේ රටේ ගම්වල උදවියට, අවුරුදු පණස් ගණන් හැට ගණන් ඉඩම් කැබැල්ලක් නැතිව ඉන්න අයට ඉඩම් පුළුල් කිරීම වශයෙන් ඉඩම් කැබැල්ලක් බෙදා දීමේ කටයුතු අපට කරන්නට බැරුව තිබෙද්දී, අක්කර 3, 4, 10, 15 කැල්ල කපා දීමට ඉඩදීම තරම් රාජ අපරාධයක් නැහැ.

එසේ නම්, එම අයිතිවාසිකම හැම කෙනෙකුටම තිබෙන්නට ඕනෑ. හැම කෙනෙකුටම පුළුවන් වන්නට ඕනෑ. බලහත්කාරයෙන් ඉඩම් කපා පදිංචි වන්නට. ආණ්ඩුවේ කැලෑ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වීමේ අයිතිවාසිකම හැම කෙනෙකුටම තිබිය යුතුයි. එවැනි අයිතිවාසිකමක් හැම කෙනෙකුටම ලැබෙන්නේ තැන්පත්, පුරවැසිකම් ඇති හෝ තැනී යම් කිසි පිරිසකට පමණක්. සමහර හොර සංවිධානවලට පමණක් එයට ඉඩ දෙන්නට බැහැ. ඒ සඳහා දඩ තීරී වුවමනා කරනවා. එමනිසා ගරු ඇමතිතුමා ගත් පියවර ඉතා වැදගත් යයි මා හිතනවා. ඉඩම් කවිචේර් පවත්වන ලෙස ගරු ඇමතිතුමාගෙන් මා ඉල්ලා සිටිනවා.

ගාමිණී දිසානායක මහතා
(*திரு. காமினி திஸாநாயக்க*)
(Mr. Gamini Dissanāyake)
ඉඩම් කවිචේර් පවත්වා තිබෙනවා.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)
තමුත් නාන්දේ කියනවා. ඉඩම් කවිචේර් පැවැත්වූ බව. ඉඩම් කවිචේර් පැවැත්වූ හැටි මම ඉස්සලේලා කීවා. ඊට හේතුව, ගරු ඇමතිතුමාට එය ක්‍රියාත්මක කරන්නට අවස්ථාව ලැබුණේ නැහැ. ඊට වඩා වැදගත් වැඩ කොටසක යෙදෙන්නට එතුමාට සිදුවුණු නිසා මේ කාර්යය අවපණ වී ගියා යයි මා කියනවා. මහවැලි වැඩ බිමේ වැඩ වික බදා ගන්නාම ඉඩම් අමාත්‍යාංශයේ වැඩ හුඟක්දුරට අවපණ වී තිබෙනවා. ඉඩම් බෙදුවේ නැහැ. මගේ කොටසේ නම් ඉඩම් බෙදුවා. මා තැනෙයි කියන්නේ නැහැ. අක්කර 11 ක් බෙදුවා. මමත් පලමුවෙනි උත්සවයට ගියා. අක්කර 11 ක් පවුල් 21 අතර බෙදුවා. [බාධා කීරීම]

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)
Order, please !

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

තමුත් නාන්දේ කතා කරන කොට හරියට අදහෝර් බීහීර් පාඨශාලාවේ කෙනෙක් කථා කරනවා වගෙයි. මට හේරෙන්නේ නැහැ. පැහැදිලිව කථා කරනවානම් තමුත් නාන්දේට උත්තර දෙන හැකියි. [බාධා කීරීම]

කථානායකතුමා
(*சபாநாயகர் அவர்கள்*)
(Mr. Speaker)

Order, please ! The hon. Member for Nivitigala will have a chance to speak. Allow the hon. Member to carry on and do not disturb the proceedings of the House.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

පොල් ගෙම්බො කෑ ගහන්නේ මන්ත මය වීයයි. තේරෙන්නේ නැහැ.

කථානායකතුමා
(**ආචාර්ය ආචාර්ය**)
(**Mr. Speaker**)

කරුණාකරලා වාඩි වෙන්න.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

ගරු කථානායකතුමනි, මා කැවුණ වචනවක් මතක් කරන්නේ මෙයයි. මා ගරු ඇමතිතුමාගෙන් පොදුගලිකව ඉල්ලුවා ඉඩම් කවිවේර කියලා—

කථානායකතුමා
(**ආචාර්ය ආචාර්ය**)
(**Mr. Speaker**)

තව කොපමණ වෙලා ගන්නවාද ?

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

මිනිත්තු 15 ක් විතර.

කථානායකතුමා
(**ආචාර්ය ආචාර්ය**)
(**Mr. Speaker**)

Order, please ! The Sitting is suspended till 5 p.m.

රැස්වේ ඊට අනුකූලව නවකාලීනව අත්පිටුවන ලදීත්, ප. ව. 5.00 ට නියෝජ්‍ය කථානායකතුමා [නෝමන් වයිදාරත්න මහතා] ගේ සභාපතිත්වයෙන් නැවත පවත්වන ලදී.

අනුප්පාද, අයුරු වී, ප. 5 සභාවකට ඉහළ නිලධාරීන් පැමිණීම, මිනිත්තු 5 ට පමණක් පැවැත්වීම, ප්‍රධාන ආචාර්ය ආචාර්ය [ප්‍රධාන සභාපති] තීරණය වූ ක්‍රියාමාර්ගයන්.

Sitting accordingly suspended till 5 p.m. and then resumed, MR. DEPUTY SEPAKER [MR. NORMAN WAIDYARATNA] in the Char.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම හිතනවා දීර්ඝ වශයෙන් මේ ගැන සාකච්ඡා කිරීමට අවශ්‍ය නැත කියා. ඒ වුණත් මෙම පණක් කෙටුම්පත පිළිබඳව මම යෝජනා දෙකක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙතවා. පළමුවැන්න නම් පුරවැසි හිමිකම් තැනි කිසිම පුද්ගලයෙකුට රජයේ ඉඩම් දීම සම්පූර්ණයෙන් තහනම් කිරීමයි. ඒ සංශෝධනය මෙයට එකතු විය යුතුයි. පුරවැසියන් අතර පුරවැසි හිමිකම් උඩ, යුද්ධකම් උඩ ඉඩම් කවිවේර මගින්ම ඉඩම් බෙදිය යුතුයි. දෙවැන්න ඒ සඳහා නැතිනම් ඉක්මනින් ඉඩම් කවිවේර පැවැත්විය යුතුයි.

ගරු ඇමතිතුමා පසුගිය ද අවට විදුලිය මගින් ඒ වාගේම පුවත්පත් මගින් රැස්වීම්වලදීත් ප්‍රකාශ කළ පරිදි මම බලාපොරොත්තු වෙතවා ඉඩම් බෙදීමේ කටයුතු ක්‍රියාත්මක කරයි කියා, මමත් ගමේ කෙනෙක් හැටියට ඇමතිතුමාත් ගමේ කෙනෙක් හැටියට දන්නවා—

ගාමිණී දිසානායක මහතා
(**ශ්‍රී. ගාමිණී දිසානායක**)
(**Mr. Gamini Dissanayake**)

ගරු කොන්මලේ මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ඉදිරිපත් කළ තර්කය අවසාන වුණාට පස්සේ පිළිතුරු ප්‍රකාශ කරන්නයි මම බලාපොරොත්තුව සිටියේ. නමුත් එතුමා ප්‍රකාශ කළ වැරදි අදහස් උඩ

නව තවත් තකී ගොඩනංවන තිසා එතුමාගේ කථාව අවසන් කරන්න කලින් මම එක් කාරණයක් පැහැදිලි කරන්න කැමතියි. රජය ඉඩම් දෙන්න බලාපොරොත්තු වන්නේ ඉඩම් තිබෙන තැන්වලින්. සමහරවිට මධ්‍යම කඳුකරයේ ඉතාම දියුණු හෝ වතුකරයේ අක්කර 10 ක්වත් 15 ක්වත් ඉඩම් ප්‍රමාණයක් සොයාගන්න අපොහොසි. නමුත් 1970 සිට 1977 දක්වා පැවති ආණ්ඩුව සකස් කළ ඉඩම් විකිණීමේ පණත අනෙකි කර, ඉඩම් සංවර්ධන පනතේ නීති රීති කැවුණ වරක් නීති මාලාවට එකතු කර, ඉඩම් තිබුණ හැම තැනකම මේ ආණ්ඩුව ඉඩම් කවිවේර පවත්වා තිබෙනවා.

ගරු මන්ත්‍රීවරු දන්නවා ඉඩම් බෙදූ ආකාරය. ගරු මන්ත්‍රීවරු දන්නවා සිත්ත නොවූ ඉඩම්වලට සිත්තක්කර මපපු දුන් ආකාරය. ඒ කියා ඉඩම් බෙදූ දෙන්න පුළුවන් වන්නේ ගම් පුරප් කිරීම පිණිස හෝ තරුණ ගොවිපලවල් ඇති කර ගැනීම පිණිස හෝ වෙනත් යම් කරුණු උඩ මහජනතාව පදිංචි කරවීම පිණිස හෝ නිදහස් කරන්න ඉඩම් තිබෙන තැන්වල පමණයි. ඒ තත්ත්වය පිළිගෙනයි දකුණු ප්‍රදේශයේ අක්කර 37,000ක් පමණ බෙදූ දුණුගම්වෙහෙර ව්‍යාපාරය මේ අවුරුද්දේ අවසන් කිරීමෙන් ඒ වාගේම මහවැලි ව්‍යාපාරයේ ඒ බී සි කලාපවල ඉඩම් අක්කර 3,50,000ක් සංවර්ධනය කිරීමෙන් ඒ ප්‍රදේශයට මුහුණ දෙන්න බලාපොරොත්තු වන්නේ.

නමුත් මම කල්පනා කරන්නේ නැහැ කොන්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) කියන පරිදි එක වන්නකින් ඉඩම් අක්කර 10ක් 15ක් අත්පත් කරගෙන තවත් තැනකින් ඉඩම් අක්කර 5ක් අත්පත් කරගෙන මේ ප්‍රදේශය විසඳන්න පුළුවන් කියා. මේ ප්‍රදේශය කවදනට එහෙම විසඳන්න බැහැ. අද ජනතාව පදිංචි වී සිටින ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් ප්‍රමාණයක් තවම තිබෙනවා ගොවි ජනපද ඇති කරගෙන තැනි වනාන්තරගත වුණ ඉඩම්. ලබන අවුරුදු විස්ස හිත කාලසීමාව ඇතුළතදී මේ රටේ ජනතාව පදිංචි කළ යුත්තේ ඒ ඉඩම්වලයි. ඒ සඳහායි අපි දන් අත්තිවාරම දගෙන යන්නේ. අතින් විස්තර මම පස්සේ දෙන්නම්.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

ගරු ඉඩම් ඇමතිතුමාගේ පැහැදිලි කිරීම ගැන සත්තෝෂ වෙතවා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු ඇමතිතුමා කියන වචනය අපි විස්වාස කරමු. ඉඩම් බෙදීමට එතුමා බලාපොරොත්තුව වෙතවා. එනකොට උතුරු මැද පළාත ආදී වනාන්තරගත ප්‍රදේශ දියුණු බවට පත් කර ඉඩම් බෙදෙනවාය කියන එකත් අපි පිළිගන්නවා. ඒ ගැන අපි සත්තෝෂ වෙතවා. නමුත් ඒක දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්. අපි ඒක පිළිගෙන අවසානයයි.

ගාමිණී දිසානායක මහතා
(**ශ්‍රී. ගාමිණී දිසානායක**)
(**Mr. Gamini Dissanayake**)

දීර්ඝ කාලීනව ඉදිරියට නොවෙයි ; වචනානෙදීත් ඉඩම් ප්‍රදේශ ඉතාම උගු බෙදන්නට ඉඩම් තැනි සමහර ආසන තිබෙනවා. ඒ වුණත් හැම ආසනවලම ඒ තත්ත්වය නැහැ. ඉඩම් තිබෙන ආසනවල ඉඩම් අත්පත් කරගෙන දන් ඉඩම් බෙදගෙන යනවා.

මන්ත්‍රීවරයෙක්
(**අක්කර්තවාරී ඉග්‍රාවාරී**)
(**A Member**)

නමුත් නාත්සේගේ ආසනයේ ඉඩම් නැහැ.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී. ආනන්ද ත්‍යාගායක**)
(**Mr. Ananda Dassanayake**)

අපේ ආසනයේ ඉඩම් නැහැයි කියන එක මම පිළිගන්නේ නැහැ. නමුත් ප්‍රදේශය මෙයයි. දීර්ඝ කාලීන වශයෙන් ගරු ඇමතිතුමා කරගෙන යන මහවැලි ව්‍යාපාරය ගැන අපේ පැහැදීමක් තිබෙනවා. එය අපි කැනගැනීම කියන්නේ නැහැ.

ගාමිණී දිසානායක මහතා
(*திரு. காமினி திசாநாயக்க*)
(Mr. Gamini Dissanayake)

කොත්මලේ ඉඩම් අභිම චක පවුල් 1000 කට වැඩි ගණනක් කලාවැව ප්‍රදේශයේ පදිංචි කරවා තිබෙනවා. පවුල් 1000 කට අක්කර 3000 කටත් වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. තෙල්දෙකියේ ඉඩම් අභිමචක පවුල් 3000 ක් පමණ පදිංචි කරවා තිබෙනවා. තමුත්තාන්දේ ඒ ගැන දැන්කවා.

ආනන්ද දසනායක මහතා
(*திரு. ஆனந்த தஸநாயக்க*)
(Mr. Ananda Dassanayake)

ගරු ඇමතිතුමනි, මම ඒ සම්බන්ධයෙන් තමුත්තාන්දේගේ අදහස් පිළිගන්නවා. අපේ ප්‍රදේශයෙන් ඉවත් කරන ලද පවුල් 3000 කට පමණ ඒ ප්‍රදේශවලින් ඉඩම් දුන්නා. ඒක හරි. මහවැලි විශාපාරයෙන් අනාගතයේදී ලැබෙන ප්‍රතිඵල හොඳයි කියන හැකිම උඩ අපි එයට කැමති වුණා. තමුත් මම කියන්නෙ මෙයයි. ගම්වල ඉන්න අයට අවුරුදු ගණන් බලාගෙන ඉන්න බැරි තත්ත්වයට අද ඉඩම් ප්‍රශ්නය උග්‍රවී තිබෙනවා. උග්‍ර ඉඩම් හීඟයක් තිබෙනවා. ඒ ඉඩම් හීඟය බැගෙන දුරටත්—සම්පූර්ණයෙන්ම බැහැ—තැනී කරන්න කටයුතු කළ යුතුව තිබෙනවා. සංවර්ධන වැඩ කරගෙන යනවයි කියන එක ගැන ප්‍රශ්නයක් නැහැ. ඒ කටයුතු කෙරෙන එක හොඳයි. එය වැරදියි කියා අපි කියන්නේ නැහැ. ඒ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඒ අතරතුරේදී ගම්බද ප්‍රදේශවල අයටත් සහනයක් සැලසෙන්න ඕනෑ. මේ අයට කාලයක් තිස්සේම තිබෙන ප්‍රශ්නයක් තමයි මෙය. උඩරට ගැමි පුතරුත් එතන කොමිෂමේ නිර්දේශ වගයක් කලින් ක්‍රියාත්මක වුණා. ඒ කටයුතු ක්‍රියාත්මක වුණේ "Kandyan Peasantry Commission" නමැති කොමිසමේ වාර්තාවක් අනුවයි. එම වාර්තාව සකස් කරන ලද්දේ අවුරුදු ගණනාවක පරීක්ෂණයකින් පසුවයි. ඒ නිසා ගම්බද අයට යම්කිසි සහනයක් දීම සඳහා ගරු ඇමතිතුමාගේ බලතල යොදවන්න කියායි මා විශේෂයෙන් ඉල්ලා සිටින්නෙ. එය වරදක් නොවෙයි.

අතින් කාරණය නම් මේ ඉඩම් බෙදීමේදී අපක්ෂපාතී තත්ත්වයක් තිබෙන්න ඕනෑ. ඉඩම් කවිවේරුවලින් සුදුසුසේ පමණක් ඉඩම් බෙදීම කෙරෙන්න ඕනෑ. එතැනදී පක්ෂ දේශපාලනය බලන්න හොඳ නැහැ. කවුරුත් ගම්බද වැසියන්. ගම්බද වැසියන් අමාරු තත්ත්වයෙන් ඉන්නවා නම් ඒ අයට සහනයක් සැලසෙන්න ඕනෑ. අපක්ෂපාතව—irrespective of caste, creed and party politics—මේ කටයුතු කෙරෙන්න ඕනෑ.

තමුත්තාන්දේලාත් අපිත් දෙගොල්ලම විරුද්ධ පක්ෂයන් ආණ්ඩු පක්ෂයත් එකතු වී ඉන්නේ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීමටයි. ඒ ප්‍රශ්න විසඳීමේදී සාධාරණව, මධ්‍යස්ථව කල්පනා කළ යුතු බවයි මගේ හැකිම. ඒ නිසා මා මෙහිදී තවත් කාරණයක් කියන්න කැමතියි. සමහර විට සමහර සිංහල ගැමියන් පවා සමහර තැන්වල අවුරුදු දහය පහළොව පදිංචි වී ඉන්නවා. මම නැහැයි කියන්නෙ නැහැ. එබඳු අවස්ථාවලදී ඒ තැනැත්තන් පුරවැසියන් නම්, ඒ අයට ඉඩමක් කඩමක් තැන්තම් ඒ අය සම්බන්ධයෙන් සාධාරණව හිතා මතා ක්‍රියා කරන්න ඕනෑ. ගරු මන්ත්‍රීවරුන්ගේ මාර්ගයෙන් මේ සම්බන්ධව ඒ.ජී.ට කැරුණු ඉදිරිපත් කරන්න පුළුවන් බව කීවා. එය ඉතාමත් වැදගත් යෝජනාවක්. ඒ සම්බන්ධ තේරුමැති පනවන බවත් කීවා. එය ඉතාමත් වැදගත් බව අපි පිළිගන්නවා. එවිට යම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවී තිබෙනවා නම් මන්ත්‍රීවරයාට ඒ සම්බන්ධයෙන් කටයුතු කර රජයේ නීරණය ක්‍රියාත්මක කිරීම කල්දමා දෙන්නට හෝ ඒ සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා ගරු ඇමතිතුමාට ඒ ගැන කෘතඥ වෙනවා.

මේ පනතින් අපි බලාපොරොත්තු වෙන කැරුණු කීපයක් තිබෙනවා. අද ඇත්තවශයෙන්ම වැඩි එල අඩුයි. එය කවුරුත් පිළිගන්න කාරණයක්. ඒකට හේතුව හැටියට විශේෂයෙන් පෙන්නා දෙන්නේ කැලෑ එළිපෙහෙළි කිරීම වැඩිකමයි. අද අපේ රටේ කැලෑ නැහැ. අද කැලෑ නැවත වගා කිරීමේ කටයුතු කරගෙන යනවා. තමුත් මේ කැලෑ

කැපීමේ වේගයට, කැලෑ විනාශ කිරීමේ වේගයට සැහෙන විධියට කැලෑ වැවීමේ අවස්ථා ඇති කර නැහැ. ඒ දෙක අතර තිබෙන පරතරය විශාලයි. කැලෑ විනාශ කිරීම වැඩියි. කැලෑ වටන්න හියාම ඒ සඳහා විශාල වියදමක් දරන්න ඕනෑ. සැලැස්මක් සකස් කරන්න ඕනෑ. ඒවාගේම සැහෙන කාලයක් ගත වෙනවා. මේ සියල්ලක් ගැන කල්පනා කර බලන්නට කැලෑ විනාශ කරන තරම් ඉක්මණින් වටන්න බැහැ. මේ හේතුව නිසා වැඩි පල අඩුයි කියන එක අද විශේෂයෙන් පිළිගන්නවා. මේ කාරණය දෙස බැලුවාම එය ඇත්ත බව අපටත් පෙනෙනවා. සාමාන්‍යයෙන් මේ කාලයට එළියටවත් බහින්න බැරි විධියට, සාමාන්‍ය මිනිසුන් කියන විධියට කියනවා නම් මොර සුරන්නා වගේ වහින්න ඕනෑ. තමුත් ඒ වැඩි දැන් නැහැ. මේ පනත ඒ කැලෑ ආරක්ෂා කිරීමට උපයෝගී වෙනවා. අපේ රටේ කැලෑ අපේ වස්තුවක් හැටියට, ජලය ලබා දෙන ජාතික වස්තුවක් හැටියට හඳුන්වන්නට පුළුවනි. එය අපේ රට සශ්‍රීක කරන්නට පුළුවන් වස්තුවක් නිසා කැලෑ ආරක්ෂා කිරීම සඳහා ගෙනෙන ලද මේ පනත අපි ඉතාමත්ම අගය කොට සලකනවා. [බාධාකීර්මක්] කැලෑ ආරක්ෂා කිරීම තමයි වෙන්නේ. කැලෑ කපන්නද කියන්නේ ?

එස්. තොන්ඩමන් මහතා (ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා)

(*திரு. எஸ். தொண்டமான்—கிராமிய கைத்தொழில் அபிவிருத்தி அமைச்சர்*)
(Mr. S. Thondaman—Minister of Rural Industrial Development)

Mr. Deputy Speaker, when this proposal was brought before the Cabinet I had certain reservations and I feared that this might affect genuine settlers and people who have occupied lands for a number of years. I thought they should be protected, as, in the present form, it might affect the interests of these people. Then the Cabinet decided that the matter should be discussed between myself and the Hon. Minister, and in terms of that decision I addressed a communication, a letter to the Hon. Minister of Lands & Land Development. Then he assured me that this matter need not be drafted as a part of the law, but it can be adjusted by administrative means. I am glad that in the course of his speech, as he assured me, he has indicated to the House that he is going to provide those things which I had in mind. I would like to read the letter I addressed to him and his reply so that they would become part of the proceedings, so that everyone will know what I had in mind. This is the letter I wrote in terms of the decision of the Cabinet :

My dear Minister,
STATE LAND (RECOVERY OF POSSESSION) LAW

Further to the discussion we had at the meeting of the Cabinet on the 2nd of this month, I would like to make the following observations in regard to the above proposed law, for your consideration.

I do appreciate the objectives of the government in drafting this law to prevent "unscrupulous encroachers" on state lands, but it should categorically exclude the following categories of persons :

1. Those who are already in peaceful occupation of state lands and who have no other lands of their own, should not be summarily evicted, thus rendering them landless, homeless and jobless.
2. Those who are in occupation of state owned buildings, which are used for public purposes or services to a community (eg. co-operative stores, community centres & c.) should not be deprived of such premises by summary eviction :

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

May I know whether this is a Cabinet observation or not?

එස්. தோண்டமன்

(திரு. எஸ். தொண்டமான்)

(Mr. S. Thondaman)

No. This is my own.

ගාමිනී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க.)
(Mr. Gamini Dissanayake)

The Hon. Minister stated quite categorically that that is a letter which he addressed to me.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

The letter ?

ගාමිනී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க.)
(Mr. Gamini Dissanayake)

A letter, which he has addressed.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

It has nothing to do with the Cabinet observation at all?

ගාමිනී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க.)
(Mr. Gamini Dissanayake)

No.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

And those facts have not been sent to the Cabinet for the observations of the other Ministers also?

ගාමිනී දිසානායක මහතා

(திரு. காமினி திஸாநாயக்க.)
(Mr. Gamini Dissanayake)

Do you understand English?

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

I know. I understand English.

එස්. தோண்டமன்

(திரு. எஸ். தொண்டமான்.)
(Mr. S. Thondaman)

I have told you why I wanted it to go on record.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

What I want to know is whether these matters have been used as facts in the Cabinet observation, if he has made such observations.

එස්. தோண்டமன்

(திரு. எஸ். தொண்டமான்.)
(Mr. S. Thondaman)

When this proposal came before the Cabinet. I raised certain objections.

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

There you are !

එස්. தோண்டமன்

(திரு. எஸ். தொண்டமான்.)
(Mr. S. Thondaman)

And my reservations were made known. Then the decision of the Cabinet was that this matter should be discussed between both of us and in terms of that decision I wrote a letter and he has replied, and I want those letters to be part of this Debate, so that hereafter—

ලක්ෂමන් ජයකොඩි මහතා

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

And the other Ministers do not know ?

එස්. தோண்டமன்

(திரு. எஸ். தொண்டமான்.)
(Mr. S. Thondaman)

Why?—Now they know. Including you. What are you talking ? (Interruption).

මනුච්චරයෙන්

(அங்கத்தவர் ஒருவர்.)
(A Member)

This is a secret pact.

එස්. தோண்டமன்

(திரு. எஸ். தொண்டமான்.)
(Mr. S. Thondaman)

To continue :

3. Plantation workers and minor staff who are provided with accommodation in the estate under their terms and conditions of service, as resident workers and who either continue to render service or have rendered service should not be deprived of such accommodations by summary eviction.

The exclusion of the above three categories is in no way inconsistent with the declared objectives of the proposed legislation. On the contrary, if such safeguards are not provided for,

[சீ. சேனாதிரை மறை]

the chances are that unscrupulous public servants, and even managements of estates may resort to the use of this law to render workers and cultivators destitute. The law specifically meant to take action against "unscrupulous individuals should not be made a lever to harass the innocent settlers.

We would suggest that since the law respects possession as in all cases as nine points of peaceful and quiet occupation, the new law should not apply to those who are in physical occupation of the land for more than three years. For instance, a person summarily evicted in such an instance may in possession of valid documents of ownership or occupation. In such cases the normal existing law should apply.

Innocent and genuine occupants of land who have improved it and who have raised families there should not be equated with unscrupulous encroachers.

In this context, we should be conscious of the fact that even those who have entitlement to ownership of lands on good title cannot take the law into their own hands and throw people who are already in occupation of such properties.

It is also necessary to strictly define the terms "encroachment" "state lands" etc.

In this connection I would also like to draw your attention to Chapter 465 of the Legislative enactments which provides for the eviction of encroachers and would urge you to consider whether it would be cumbersome or dilatory to resort to it to achieve the same end".

That was the letter I wrote on the 8th of February. The Hon. Minister of Lands & Land Development has replied to me in these terms by his letter dated 17th of February, 1983 :-

"My dear Minister,

STATE LANDS (RECOVERY OF POSSESSION) LAW

I refer to your letter dated 8th February, 1983, on the above subject.

"I like to mention that the Cabinet memorandum dated 7th January 1983 was not submitted to seek approval for the drafting of a new Law for the recovery of possession of illegally occupied State lands. The State Lands (Recovery of Possession) Act, No. 7 of 1979 was in force since January 1979 and its continued enforcement was affected by the judgement of the Supreme Court in S.C. Appeal No. 10/82. The proposal amendment is to see that this Law is applicable again.

This Law would be applicable to encroachments of State Lands in all parts of the Island. Each encroachment would be considered on its own merits and in keeping with Government policy by the Competent Authorities recognised under the Law. The instances raised in your letter are those that could be looked after administratively and not be included in a general law."

This is the point I want to emphasize, so that in implementing this law the Hon. Minister says, he even gave an assurance in this House, that he will give instructions to administratively cover certain cases, the ones that I have referred to, and therefore I thought that this should form part of the Debate. The hon. Member for Attanagalla is trying to raise an

objection—I do not know why; he is now so used to, accustomed to, raising objections to everything. I do not know why he is doing that. I am trying to help. As far as I am concerned whether I am in the Government or otherwise, what is right I must do, (*Interrupton*). Not like you, one thing when you are in the Opposition and one thing when you are in the Government. I am looking after certain interests. I am here watching those interests. The fact that I am a Minister does not shift my responsibility. So I am helping, I am doing my duty. I hope that the hon. Member for Attanagalla understands this and that he will behave more responsibly.

சென்னை-சீ. சேனாதிரை மறை

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

I did not want to take part in this Debate.

சீ. சேனாதிரை மறை

(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

The District Minister for Anuradhapura will speak now.

சென்னை-சீ. சேனாதிரை மறை

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

May I reply? Give me only two minutes.

சீ. சேனாதிரை மறை

(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Two minutes? Very well.

சென்னை-சீ. சேனாதிரை மறை

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

My only contention is this. I certainly do not mind whether it is entered in the law books of this country or not, whatever the law the country is going to make, but I have one objection. You cannot have an administrative order for a particular area and a general law for the whole country. I only request that the Hon. Minister should kindly—

சீ. சேனாதிரை மறை

(திரு. காமினி திஸாநாயக்க.)
(Mr. Gamini Dissanayake)

I informed this House when I introduced the Bill.

சென்னை-சீ. சேனாதிரை மறை

(திரு. லக்ஷ்மன் ஜயக்கொடி.)
(Mr. Lakshman Jayakody)

May I finish with this? You can reply when I finish.

ගාමිණී දිසානායක මහතා
(කි.රු. කාමිනී ත්‍රිලොභානායක)

(Mr. Gamini Dissanayake)
Wait, wait ; I will answer what you have already said.

ලක්ෂමන් ජයකොඩි මහතා
(කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)
No, no.

නියෝජ්‍ය කථානායකතුමා
(පිරාතිස් ජපානායකර් අචාර්ය)

(Mr. Deputy Speaker)
If you allow the Hon. Minister to speak—

ලක්ෂමන් ජයකොඩි මහතා
(කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)
No, Sir.

ගාමිණී දිසානායක මහතා
(කි.රු. කාමිනී ත්‍රිලොභානායක)

(Mr. Gamini Dissanayake)
I have said that there was a question as to whether there would be hardships caused to the people. I said that on every occasion where this Bill is going to be implemented as a law that the views of the Members of Parliament, whichever seat they represent in whichever part of the country, will first be given a hearing and the Government Agent will report on it and it is only after that that the law will take its course.

ලක්ෂමන් ජයකොඩි මහතා
(කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)
In other words, he is going to have the same administrative policy and that administrative policy will govern the whole country, and not a particular order for a particular sector ?

නියෝජ්‍ය කථානායකතුමා
(පිරාතිස් ජපානායකර් අචාර්ය)

(Mr. Deputy Speaker)
He has made it clear.

ලක්ෂමන් ජයකොඩි මහතා
(කි.රු. ලක්ෂ්මන් ඉයාකොඩි)

(Mr. Lakshman Jayakody)
Of course, it should be. The more you try to do it otherwise, the more you divide the country.

අ. හා. 5.21

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා (අනුරාධපුරය දිසා ඇමතිතුමා)
(කි.රු. ජේ. ඩී. ඒ. පණ්ඩාරා—අනුරාධපුර මාඛාලය)

(Mr. K. D. M. C. Bandara—District Minister, Anuradhapura)
ගරු නියෝජ්‍ය කථානායකතුමා, කොත්මලේ ගරු මන්ත්‍රීතුමාගේ කථාව අඟගෙන හිටියමයි, මට කථා කරන්නට කල්පනා වුණේ, මා හිතන්නේ මේ පනත ඒ තරම්ම විවෘත කළ යුතු පනතක් නොවෙයි. මෙය ඉතාමත් අවශ්‍ය සංශෝධනයක්. මොකද, කොත්මලේ ගරු මන්ත්‍රීතුමා කථා කළේ එතුමාගේ ආයතන දෙස බලා පමණයි. රටේ තිබෙන අනිත් මන්ත්‍රී කොට්ඨාශවල, අනිත් ප්‍රදේශවල, පසුගිය අවුරුදු 4, 5 කාල සීමාවේදී ඉඩම් සම්බන්ධව කෙරී තිබෙන වැඩ ගැන එතුමා දන්නේ තැනි තියා සමහර විට එතුමා එහෙම කථා කරන්න ඇති. ඒ තියා මට කල්පනා වුණා, වචන ස්වල්පයක් කථා කරල, එතුමාට ඒවා ගැන අවබෝධයක් ලබා දෙන්නට.

අපි දන්නවා, 1977 ට පෙර අවුරුදු 15 ක 20 ක පමණ කාල සීමාවක් තුළ ඉඩම් තැනි උදවිය පමණක් කොට සමහර අවස්ථාවේදී ඉඩම් තිබෙන උදවිය පවා අක්කර ලක්ෂ දහයක පමණ රජයේ ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචි වෙලා, ඒ ඉඩම් දියුණු කළ බව, එය අවුරුදු 20 ක පමණ කාලසීමාවක කෙරුණු දෙයක්. 1977 ට පෙර ඒ සම්බන්ධව සැලැස්මක් ඇති ක්‍රියා මාර්ගයක් කිසිම රජයකින් ගන්නේ නැහැ, එය අපි පිළිගන්න ඕන. ඒ තියයි ඒ තරම් විශාල ඉඩම් ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගන්නේ. ඔවුන් ගෙන් සමහරු ඉඩම් නියෝග අයයි, වැඩි දෙනෙක් ඉඩම් තැනි අයයි. මේ රජය බලයට ආවාට පසුව, මා හිතන්නේ විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ හත්තේට පිළිබඳව ඉඩම් අමාත්‍යාංශයට නොයෙකුත් වතාවල කරුණු ඉදිරිපත් කළ තියා ඉඩම් සංවර්ධන ඇමති, කල්පනා කලා, මේ ප්‍රශ්නය විසඳීමට පුළුල් වැඩ පිළිවෙලක් මුළු රටේම ක්‍රියාත්මක කළ යුතුයි කියා. අන්න ඒ තියයි, බලහත්කාරයෙන් පදිංචි වි සිටින අක්කර ලක්ෂ දහයක පමණ ඉඩම් ගැන යොයා බලා, ඒ ඉඩම් දියුණුකර තිබෙන උදවියට, ඉඩම් තැනි ඉඩම් දිය යුතු උදවියට ඒ ඉඩම් නිත්‍යානුකූලව ලබා දීමට යම් අයෙක් ඉඩම් වැඩියෙන් අරගෙන තිබෙනවා නම් ඒ ඉඩම් රජය සත්කකකරගෙන, ඉඩම් තැනි අයට ඒ ඉඩම් ලබා දීමට වැඩිපිළිවෙලක් පසුගිය අවුරුදු 3, 4 කාලයේදී ක්‍රියාත්මක වුණේ, එහි ප්‍රතිඵලයක් වශයෙන් මා හිතන්නේ ඉඩම් අක්කර ලක්ෂ දහයෙන්, අක්කර ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් ඒ ඉඩම් දියුණු කළ ජනතාවට නිත්‍යානුකූලව දී අවසානයයි. තවත් අක්කර ලක්ෂ දෙකක් පමණ ඉතිරි වි තිබෙනවා. මා හිතන්නේ ඒ දෙන්න පුළුවන් ඉඩම් සියල්ලම දීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ක්‍රියා කර ගෙන යනවා.

මේ රජයේ පසුගිය අවුරුදු 4, 5 කාල සීමාවේදී ඉඩම් කවිවේර පැවැත්වූයේ නැහැ, ඉඩම් ලබා දුන්නේ නැහැ; අක්කර 2,000 යි මුළු රටටම ලබා දුන්නේ කියා කොත්මලේ ගරු මන්ත්‍රීතුමා කියන විට ඇත්තවශයෙන්ම එතුමා කථා කරන්නේ කොත්මලේ ආයතන වෙනුවෙන් පමණයි කියා මට කල්පනා වුණා. කොත්මලේ ආයතනයේ පිට සිදු වුණු දේ ගැන එතුමාට කිසිම අවබෝධයක් නොතිබුණු නිසා වෙනත් ඇති මෙහෙම කියන්න ඇත්තේ. අවුරුදු ගණනාවක් ඉඩම්වල කිසිම අයිතියක් තැනිව, බොහොම හයෙන් ජීවත් වුණු ලක්ෂ 4 ක 5 ක ජනතාවට ඔවුන්ගේ කියා අයිතියක් ඇතිව ඉඩමක ජීවත් වීමට අවස්ථාව පසුගිය අවුරුදු 3, 4 තුළ මේ රජය ලබා දුන්නා කියා මා නමුත්තාත්තේට මතක් කරන්න ඕන.

නමුත්තාත්තේලාගේ කාලයේ මොකද කළේ? මන්ත්‍රීතුමන්ලා මිනිසුන්ට කීවා, "හය තැනුව හිච්චලා පදිංචි වෙන්න. පාණ්ඩුවේ ඉඩම් තේ" කියා. ලකු ඇදලයි බෙදලා දුන්නේ එල්ආර්සි එකේ ඉඩම්. අපි දන්නවා ඒවායේ අයිතිවාසිකම් දුන්නු හැටි. ඒ ගොල්ලන්ට කිසි අයිතියක් තිබුණේ නැහැ, ඒවා එහෙම බෙදලා දෙන්න. වතු දුන්නේ ලකු ඇදලා. ඒ මිස මිනිස්ථෙරුවන් ඒවා මැනලාවන්, මායිම් ඇතුළුවත් නොවෙයි. සමුපකාර මැනෙප්පලයි වෙනත් නොයෙකුත් තැරැවි කාර්යොයි තමයි ඒවා මැනලා දුන්නේ. අන්න එහෙමයි

[කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා]

නමුත්තාත්සේලා ඉඩම් දුන්නේ නමුත් අපි එහෙම දීලා නැහැ. අපි කුමනකුලව ඒවා දීලා තිබෙනවා. කිසි කෙනෙකුට ඇතිලි ගහන්න බැරි විධියට නියම අත්දැකීම නීතියේ බලය ඇතුළු අපි ඒවා දී තිබෙනවා. [බාධා කිරීමක්]

මම කොත්මලේ ගරු මන්ත්‍රීතුමාට මහත් කරන්න කැමතියි. නමුත්තාත්සේලා පසුගිය ජනාධිපතිවරණයේදී ජනමතවරණයේදීත් ගම්බද ප්‍රදේශවලට ගිහිල්ලා කොයි තරම් කඩා කළත් ජනතාව තරවා ගන්නට නමුත්තාත්සේලාට බැරුව ගියේ ඇයි කියා. ජනතාවගේ ඇවි දැවී තිබුණු ප්‍රශ්න රාශියක්. පසුගිය අවුරුදු හතර පහ ඇතුළත විසඳන්න අපට පුළුවන් වුණා. නමුත්තාත්සේලා පිළිගන්නවා ඇති අවුරුදු 10 ක් 20 ක් ඉඩමක ජීවත් වෙලා ඉඩම දියුණු කරලා එහි ගෙයක් හදගෙන එය නමුත්ගේ ජීවන රටාව හැවියට යොදාගත් පුද්ගලයෙකුට ඒ ඉඩමට නීත්‍යානුකූල අයිතියක් ලැබී තැන්නම්. ඔහු හැම වෙලාවේම ජීවත් වෙන්නේ ගෙයක් බව. කොයි වෙලේ රජය තමන් එයින් එළියට ඇද දමයිද කියන බිය ඔහු තුළ තිබෙනවා. අපි ඒ බිය නැති කළා. පවුල් ලක්ෂ හතරක පමණ තිබුණු ඒ බිය අපි නැති කළා. අපි බලාපොරොත්තු වෙන්නවා අතින් අය තුළත් තිබෙන ඒ හය නැති කරන්න. රජයට දෙන්න පුළුවන් හැම ඉඩමක්ම ජනතාව සතු කරනවා අපි. එපමණක් නොවෙයි. මේ ඉඩම් දැනට දී තිබෙන්නේ සාමාන්‍ය බදු අයිතිවාසිකමක් යටතේ පමණයි. නමුත් මේ සෑම ඉඩමක් සඳහාම සිත්තකර අයිතිය මේ ඉඩම් ගිණියට අපි ලබා දෙනවා. අපි දැන් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගෙන යනවා.

විශාල ජනපදවල ඉඩම් සඳහා කලින් බදු ඔප්පු ලැබුණු අයට මිනිත්තේදී මහත්වරුන් ලවා ඉඩම් මායිම් කරවලා සිත්තකර අයිතිය සඳහා දැනටමත් ඔප්පු දීමෙන් යනවා. අනෙක් ඉඩම්ද මායිම් කරවා නියම සැලැස්මවල් ඇතිව ඒවාත් ජනතාව සතු කරන්නයි මේ රජයේ බලාපොරොත්තුව. ඒ නිසා කොත්මලේ ගරු මන්ත්‍රීතුමා වැනි අය අපට විරුද්ධව කොයි තරම් ව්‍යාපාර ගෙන ගියත් මේ රටේ දුප්පත් ජනතාව ගොවිතැන් කරන ජනතාව, නමුත්ගේය කියා අයිතියක් කියන්නට ඉඩමක් නැතිව සිටි ජනතාව, නමුත් පදිංචි ඉඩම ගැන ගෙයක් ජීවත් වුණු ජනතාව, ඔවුන්ගේ අයිතිවාසිකම, ඔවුන්ගේ උරුමය මේ රජයෙන් ලැබුණාය කියා පිළිගන්නා. අන්න ඒ නිසා මේ රජය කෙරෙහි, අපේ ජනාධිපතිතුමාගේ රජය කෙරෙහි ඔවුන් තුළ විශාල විශ්වාසයක් ඇති වුණා. මේ රටේ නොයෙකුත් අමාරුකම් නිවුණත්.

කොත්මලේ ගරු මන්ත්‍රීතුමාගේ කතාවේදී කීව්වා, ක්‍රමයක් නැතිව හිත මනේ රජයේ ඉඩම් එළිකරමෙන් කැලෑ නැතිවුණු නිසා පසුගිය කාලය තුළ වැස්ස නැතිව විශාල හානියක් අපේ රටට සිදු වුණාය කියා.

ආනන්ද දසනායක මහතා
(**කි.පු. ආනන්ද ජනනායක**)
(**Mr. Ananda Dassanayake**)
මම කීවේ බලහත්කාරයෙන් කරලා තිබෙනවා කියා.

ගාමිණී අතුකෝරල මහතා (නියෝජ්‍ය යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා)
(**කි.පු. ගාමිණී අතුකෝරල—இராமணி அனுவல்கள், தொழில் வாய்ப்புப் பிரதி அமைச்சர்**)
(**Mr. Gamini Atukorale—Deputy Minister of Youth Affairs & Employment**)

බලහත්කාරයෙන් නමයි ඒ දවස්වල කැලෑත් කැපුවේ නමුත්තාත්සේලා.

කේ. ඩී. එම්. ඩී. බණ්ඩාර මහතා
(**කි.පු. කේ. ඩී. එම්. බී. පණ්ඩාර**)
(**Mr. K. D. M. C. Bandara**)

නමුත්තාත්සේලා ඉඩම් දෙන්නය කියා බලහත්කාරයෙන් නුවරඑළිය නගරයේ සිට කන්ද උඩරට මක්කොම කඳවල කැලෑ කැපුවා. ඒ කැලෑ මක්කොම එළි කරලා අද නමුත්තාත්සේලා

කරනවා වතුර ගැන. වහින්නේ තැන කියනවා. නමුත්තාත්සේලා වග කියන්න ඕනෑ එයින් කොටසකට. එද එතෙම එළි කළ නිසා නමයි අද වර්ෂාපතනය අඩු වී තිබෙන්නේ. කැලෑ එළි කළ නිසා වර්ෂාපතනය නැති වී තිබෙනවාය කියා දැන් නමුත්තාත්සේලා කතා කරනවා. නමුත්තාත්සේලා ඒකට වගකියන්නට ඕනෑ. මන්ත්‍රීවරුන් හැවියට අපි වගකීමෙන් තොරව වැඩ කරන්නට හොඳ නැහැ. මොන කාලසීමාවකදීවත් එහෙම වැඩ කරන්නට හොඳ නැහැ. ආණ්ඩු පක්ෂයේ සිටින කාලයේදීත්, විරුද්ධ පක්ෂයේ සිටින කාලයේදීත් රට ගැන කල්පනා කර වගකීමක් ඇතිව වැඩ කරන්නට ඕනෑ. ඒ වෙලාවේ ගැටියට ප්‍රශ්නය විසඳා ගන්නට පමණක් නොවෙයි වැඩ කළ යුත්තේ. ඒ වෙලාවේ ඉඩම් නැතිකම දන්නවා. කන්ද උඩරට විශේෂයෙන් කොත්මලේ ආසනයේ බෙදා දීමට සීමාසහිත ඉඩම් ප්‍රමාණයකුයි තිබෙන්නේ. නමුත්තාත්සේලා බෙදන්නට හඳුන්වන කඳු විතරයි. හෙල් පහළ මක්කොම දැන් දියුණු කරලා ඒවායේ පදිංචි වී හමාරයි. නමුත්තාත්සේලාගේ ආසනවලින් පවුල් දහස් ගණනකට විසලි කලාපයට එන්නට අපි වැඩ සකස් කරලයි තිබෙන්නේ. මේවා අපේ පාර්ලිමේන්තුව ඉඩම් යයි කියා සිටින්නට අපටත් පුළුවන්කම තිබෙනවා. මේවා විසලි කලාපයේ ජීවත් වන අයගේ ඉඩම්. ඒ නිසා ඒ සියල්ලක්ම අපට ඕනෑයයි කියා සිටින්නටත් අපට පුළුවන්. නමුත් අපි එහෙම කරන්නේ නැහැ. නමුත්තාත්සේලාගේ ප්‍රශ්නය අපි දන්නවා. නමුත්තාත්සේලා ඒ වාගේ වැඩ ආරම්භ කරන්නට ඉඩ දුන්නා. මහජනතාවට වැරදි අවබෝධ දුන්නා. ඔවා ආණ්ඩුවේ ඉඩම්. එම නිසා ඕනෑ නැතක පදිංචි වෙන්න කියා මහජනතාවට කීව්වා. පසුගිය අවුරුදු විස්සක පමණ කාලය තුළ ගෙන ගිය ඒ ව්‍යාපාරවල ප්‍රතිඵල දැන් අපි බුක්ති විඳිනවා. දැන් අපට හැමතැනම සීඝ්‍රයෙන් කැලෑ වවන්නට සිදු වෙලා තිබෙනවා. ඒ වැඩ පිළිවෙළ පටන් ගත්තේ මේ ආණ්ඩුව ආවාට පසුව බව මම නමුත්තාත්සේලාට මහත් කරන්නට කැමතියි.

ලෝක බැංකුවේ ආධාර ඇතිව, ඒ වාගේම තවත් නොයෙකුත් ආධාර ක්‍රම යටතේ විශේෂයෙන් කන්ද උඩරට ප්‍රදේශයේ දැන් කැලෑ වැවීමේ කටයුතු අපි ආරම්භ කර තිබෙනවා. ඒ කැලෑ රොදවල් නැතිව මේ රටට ක්‍රමානුකූලව වර්ෂාපතනය ලබා ගන්නට අපාලි බව අපි දන්නවා. එම නිසා විරුද්ධ පක්ෂයේ සිටින විට යම් ඒක දේශපාලන වාසි ලබා ගැනීම සඳහා කතා කිරීම හොඳ නැති බව මම මේ අවස්ථාවේදී මහත් කරන්නට කැමතියි. නමුත්තාත්සේලා අපි කවුරුත් විරුද්ධ පක්ෂයේ සිටියත්, ආණ්ඩු පක්ෂයේ සිටියත් රටේ යහපතට වැඩ කරන විට කල්පනාවෙන් වැඩ කරන්නට ඕනෑ. රටේ තිබෙන ජාතික සම්පත් අපි කාසිති කරන්නට හොඳ නැහැ. රටේ අනාගතයට හානියක් වන විධියට කිසිවෙකුට කාසිති කරන්නට ඉඩ දෙන්නටත් හොඳ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, එතුමන්ලාගේ කාලසීමාවලදී ඉඩම් කවිවේර් පවත්වා, ඉඩම් බෙදා දීමට ක්‍රමයක් නොතිබුණු බව කොත්මලේ ගරු මන්ත්‍රීතුමාට (ආනන්ද දසනායක මහතා) මම විශේෂයෙන් මහත් කර දෙන්නට කැමතියි. එය අපි පිළිගන්නවා. මක්නිසාද, ඉඩම් බෙදා දෙන්නට නම් ඒ අලුත් ඉඩම් බෙදා දෙන විට ඒවායේ පදිංචි වන ජනතාවට ජීවත් වන්නට යම්කිසි වැඩ පිළිවෙළක් සකස් කර දෙන්නට ඕනෑ. එහෙම නැතිව දියුණු වූ වතු දෙක තුනක් පමණක් අරගෙන බෙදුවාට මදි. මේ රටේ ඉඩම් ප්‍රශ්නය ඒ විධියට විසඳන්නට බැහැ. එහෙම නම්, ඉඩම් තිබෙන පළාත්වල, විශේෂයෙන්ම විසලි කලාපයේ වගා කළ හැකි ඉඩම් අක්කර ලක්ෂ ගණන් තිබෙන නිසා, ඒවායේ ජල පහසුකම් ඇති කර, ජනතාවට ලබා දෙන්න පුළුවනි. නමුත් අවාසනාවකට වාගේ විරුද්ධ පාර්ශ්වයේ නමුත්තාත්සේලාගේ කාලයේදී ඒ වාගේ වාර්ෂික ව්‍යාපාර අලුතෙන් ක්‍රියාත්මක කිරීමට වැඩ කටයුතු කළේ නැහැ. එම නිසයි ඒ කාලයේ නමුත්තාත්සේලාට ඉඩම් කවිවේර් පවත්වා ඉඩම් බෙදා දෙන්න බැරි වුණේ. බලහත්කාරයෙන් පදිංචි වූවන් හැරෙන්නට ඉඩම් කවිවේර් පවත්වා ඉඩම් ලබා දෙන්න නමුත්තාත්සේලාට අවකාශයක් ලැබුණේ නැහැ.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, පසුගිය අවුරුදු කීපය තුළ විශේෂයෙන්ම විසලි කලාපයේ ප්‍රදේශවල ඉඩම් කවිවේර් රාශියක්ම අපි පවත්වා තිබෙනවා. විශේෂයෙන්ම විදේශ ආධාර ඇතුළු දහස් ගණන් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරන්නට පුළුවන් වුණු නිසා—

වැඩ දෙමුණු බඳවනන පුළුවන් වුණු නිසා-ඒකාබද්ධ කෘෂිකර්ම සංවර්ධන වැඩ පිළිවෙලවල ඇති කරනන පුළුවන් වුණු නිසා, අපට පුළුවන් කම ලැබුණා, ඒ ප්‍රදේශවල ඉඩම් කවිවේර් පවත්වා, පවුල් අගස් ගණනකට ඉඩම් දීමට වැඩ කටයුතු සකස් කරනන. අන්ත ඒ නිසා, සැලැස්මක් ඇතුළු පුළු වාර්මාර්ග වාගේම මහා වාර්මාර්ගත් දියුණු කිරීමට වැඩ කටයුතු ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් නමුත්තාත්සේලාගේ ආණ්ඩු කාලයේදී ඒ අන්දමට ඉඩම් කවිවේර් පවත්වනනට බැරවුණු නිසා, ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවීම හැරෙනනට, ඉඩම් බෙදා දීම එහෙම පිටිනම ඇණහිටියා, අන්ත ඒකයි, එද ඇති වුණු තත්ත්වය.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලබා ගත් ඉඩම්වලට සිදු වුණු දේ අපි කවුරුන් දන්නවා. යම් යම් ප්‍රදේශවල ඉඩම් බෙදා දුන්නෙ කොහොමද කියා වික වෙලාවකට ඉස්සර මම කීවා. නොයෙකුත් පළාත්වල, නොයෙකුත් උදවිය-සමුපකාරවල මැනෙපර් මහත්වරු, ඒ වතු බලා ගත් අය, ජනතා කොමිටිවල නොයෙක් පුද්ගලයෝ-ඒ අයට හිතනු හැටියේ යනවා, යම් යම් අයට එක්ක කියනවා, ඉඩම් දෙනවා. ලකු කැල්ල අල්ලන්න කියනවා, මෙන්න තමුසෙගෙ කැල්ල, පදිංචි වෙන්න කියනවා. අන්ත ඒ විධියටයි ඒ කාලයේ ඉඩම් බෙදවේ. කිසිම නිත්‍යානුකූල ක්‍රමයකට නොවෙයි. ඒ විධියට ඒ කාලයේ ඉඩම් ලබා ගත් උදවියගෙන් හුඟ දෙනෙක් ඒ ඉඩම්වල දුන් තැහැ, නිත්‍යානුකූල අයිතිවාසිකමක් මවුන්ට නොතිබුණු නිසා, ඒ ඉඩම්වලට වෙනත් අය ඇවිත් පැන්නා. මේ නිසා ඒ කාලයේ නොයෙකුත් විධියේ ගාලගෝට්ටිත් ඇති වුණා. ගරු නියෝජ්‍ය කථානායකතුමනි ; මේ අන්දමට කටයුතු කිරීම නිසා ඒ කාලයේ විශාල ප්‍රාදර්ශීය ලැබුණු වතුවලින් සැහෙන කොටසක් විනාශ වී ගියා ; ලැබුණු ප්‍රාදර්ශීය එහෙම පිටිනම තැනුව ගියා. වතුවල තිබුණු රබර් ගස්, පොල් ගස් කපා විකුණා ගන්නා, අවසානයේදී ඒවා පිටිටිකි බවට පත් වුණා.

ආනන්ද දසනායක මහතා

(**කි.පු. ආනන්ද ජයනායක**)
(Mr. Ananda Dassanayake)

එහෙම දේවල් දකුන් සිද්ධ වෙනවා.

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා

(**කි.පු. කේ. ඩී. එම්. බී. පණ්ඩාර**)
(Mr. K. D. M. C. Bandara)

තැනැ, එහෙම දේවල් දුන් සිදු වෙන්නෙ තැනැ, දුන් අපි මහත්සී වෙනවා, ඒ වතු සංවර්ධනය කරනන. [බාධා කිරීමක්] නමුත්තාත්සේලාගේ කාලයේ වාගේ දෙර දුන් දෙන්නා වාගේ අපි වැඩ කටයුතු කර තැනැ, අපි කටයුතු කර තිබෙන්නෙ නිත්‍යානුකූල විධියට [බාධා කිරීම] නමුත්තාත්සේලාට අපිව පරදන්න බැරි වුණා. ගිය අවුරුද්දේ ජනාධිපති වරණය පැවැත්වෙන්නට ඉස්සර බොහොම උදම් ඇනුවා. " මැතිවරණයේදී වෙන්නෙ මොනවාද කියා බලමු " කියා අපිට ඒ කාලයේදී කීවා. නමුත් අත්තිමේදී මොකද වුණේ ? නමුත්තාත්සේලා කීවා ආසන දහ අටෙන් දහ අටම දිනනවාය කියා. නමුත් මොකද වුණේ ? මහජනතාව කියම විධියට උන්නර දුන්නා.

ආනන්ද දසනායක මහතා

(**කි.පු. ආනන්ද ජයනායක**)
(Mr. Ananda Dassanayake)

ජන්දය දිනුව හැටි දන්නවා

කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා

(**කි.පු. කේ. ඩී. එම්. බී. පණ්ඩාර**)
(Mr. K. D. M. C. Bandara)

විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ජනතාවගේ හිතුවී පැනවී ගැන හරියට අවබෝධ කර ගන්න මිනැ. මතුපිටින් සායම් ගා මේ වාගේ ප්‍රශ්න විසඳන්න බැහැ. මොන තරම් අමාරුකම් තිබුණත්, ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තුළින් ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳන්න කටයුතු කරන්න මිනැ. එසේ ක්‍රියාත්මක කරන විට, ඒවායින් ප්‍රතිඵල ලැබෙන විට තමයි, ජනතාවට අවබෝධ වෙන්නෙ රජය යන මාර්ගය නිවැරදිය කියා. එම නිසා විරුද්ධ පාර්ශ්වයේ ගරු

මන්ත්‍රීවරුන් මොන විධියට මේ රජය විවේචනය කළත්, අපට විරුද්ධව නොයෙකුත් අන්දමේ විවේචන ගෙන ගියත්, ඒ විවේචන පිළිගන්න, විශ්වාස කරනන ජනතාව ලැහැස්ති තැනි බවත්, ජනතාවගේ සම්පූර්ණ විශ්වාසය තබා ඇත්තේ ශ්‍රීමත් ජනාධිපතිතුමා කෙරෙහිත්, එක්සත් ජාතික පක්ෂයේ මේ රජය කෙරෙහිත් බව තවදුරටත් වරක් මතක් කරන්න කැමතියි.

මා මට වඩා මේ ගරු සභාවේ කාලයාගන්නට අදහස් කරන්නේ තැනැ, මා නමුත්තාත්සේට සතුටිවන්න වෙනවා මේ අවස්ථාව ලබා දීම ගැන. මේක ඉතාම අවශ්‍ය පහතක්. ගරු ඇමතිතුමා ප්‍රකාශ කළ අන්දමට විශේෂයෙන්ම පොදු අවශ්‍යතාවලට ඉතාම කඩිනමින් මේ ඉඩම් ආපසු ලබාගෙන ජනතාවට අවශ්‍ය අන්දමට ඒ පොදු අවශ්‍යතාවන් සකස් කර දීමට මේ පහත ඉතාම අවශ්‍ය බව යළිත් සනාථ කරමින් මගේ කථාව මෙයින් අවසාන කරනවා.

අ. හා. 5.38.

පර්සි සමරවීර මහතා (බදුල්ල දිසා ඇමතිතුමා සහ නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)

(**කි.පු. පේරා පරාක්‍රමසාමි රාජාති මහතා**)
(Mr. Percy Samaraweera-District Minister for Badulla and Deputy Minister of Home Affairs)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මම දීර්ඝ ලෙස කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තැනැ, අනවසරයෙන් අල්ලාගෙන තිබෙන රජයේ ඉඩම්වල සත්‍යකය ආපසු රජයට ලබා ගැනීමට බලතල ලබා ගැනීම සඳහා ඉදිරිපත් කර තිබෙන මේ සංශෝධනය ඉතාම වැදගත් බව කවුරුත් පිළිගන්නවා. ඒ වැදගත්කම එසේ තිබියදීම මම මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ නවත් කරණා දෙකක් ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්නටයි. මේ පහත් කෙටුම්පත ඉදිරිපත් කරමින් ගරු ඇමතිතුමා ප්‍රකාශ කළ වචන ස්වල්පය අනුව, රජයේ ඉඩම්වල සත්‍යකය ආපසු පවරා ගන්න කොට ගරු මන්ත්‍රීතුමන්ලාගේ අවසරය මත හෝ මන්ත්‍රීතුමන්ලාගේ අනුමැතිය මත එය කරන්නට ඇමතිතුමා බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේදී මම නමුත්තාත්සේගෙන් එක ඉල්ලීමක් කරන්නට මිනැ. විශේෂයෙන්ම උඩරට මන්ත්‍රීවරුසතු හැටියට අවස්ථා දෙකකදී මා ඒ ඉල්ලීම කර තිබෙනවා. දැන් ඒ විධියට කටයුතු වෙගන යනවා. නමුත් මන්ත්‍රීවරුන්ගෙන් අදහස් විමසුවත් අද උඩරට වතුවල ඇති රක්ෂිත ඉඩම් වශයෙන් වෙත් කොට තිබුණු දියඉහර ඇති බිම් කොටස් ගැන මා වචනයක් කියන්නට මිනැ. එවැනි ඉඩම් විශාල ප්‍රමාණයක් උඩරට වතුකරයේ තිබුණා. නමුත් පසුගිය වකවානුවලදී ඉඩම් තැනිකමින්දෝ ගම්වැසියකුන් ඒ වාගේම වතුවල වැඩ කරන කම්කරු උදවියත් රක්ෂිත බිම් බලෙන් අල්ලාගෙන වගා කිරීමට පටන් ගන්නා. මේ රක්ෂිත බිම් රක්ෂා කිරීම වතුවල පාලක මහත්වරුන්ට පවරා දීමට ඒ කාලයේදී තිබුණා තිතියක්. නමුත් ක්‍රම ක්‍රමයෙන් ඒ වැඩ පිළිවෙල අතපසු වී වතු ඇතුළත තිබෙන ඒ රක්ෂිත බිම් සියල්ලම අද වගා කරන තත්ත්වයට පරිවර්තනය වී තිබෙනවා. මේ පහත යටතේ ටන්නක් ඇතුළත තිබෙන රක්ෂිත බිම්වල සත්‍යකය ආපසු රජයට ලබා ගැනීම සඳහා කිසිම කෙතෙකුගේ අනුදනුම අවශ්‍ය නැති බවයි මා කියන්නේ. ටන්නක් ඇතුළත තිබෙන එවැනි බිම් කොටස් මේ පහත යටතේ අනිවාර්යයෙන්ම ආරක්ෂා වෙන්නට විධිවිධාන සැලැස්විය යුතුය කියන එකයි මගේ ඉල්ලීම.

කොත්මලේ මන්ත්‍රීතුමාගේ (ආනන්ද දසනායක මහතා) කථාවේදී සඳහන් කළා උඩරට ඉඩම් ගැන. මා සිතන හැටියට එකම එසේ කලේ එකමාගේ ආසනය ගැනවත් වැඩි අවබෝධයක් නැතිවයි. අද කොත්මලේ වැනි ආසනවල තිබෙන්නේ සීමිත ඉඩම් ප්‍රමාණයක්ය කියා ගරු ඇමතිතුමා කියන්නට යෙදුණා. ඒ සීමිත ඉඩම් ප්‍රමාණයෙහුත් හුඟක් හරිය රක්ෂිත බිම් කොටස් හැටියටයි සැලකෙන්නේ. එම නිසා කොත්මලේ පමණක් නොවෙයි. උඩරට හැම ආසනයකම ඉඩම් නදබදය තිබෙනවා. ඒකට පිළියමක් වශයෙන් තමයි අපේ ගරු ඇමතිතුමා අද විශාල සංවර්ධන ව්‍යාපාර පටන් අරගෙන තිබෙන්නේ. අනාගතයේ වැඩි වන ජනගහණය අනුව ඉඩම් බෙදා දීම සඳහා එකමා විශාල සංවර්ධන ව්‍යාපාර ක්‍රියාත්මක කරගෙන යනවා.

[පර්සි සමරවීර මහතා]

1970 සිට 1977 දක්වා වූ කාලය ඇතුළත කොත්මලේදේ ආයතයේ ඉඩම් කවිවේර් කියක් පැවැත්වූවාදැයි මා කොත්මලේ මන්ත්‍රීතුමාගෙන් අහනවා. එතුමා දන් ඉඩම් කවිවේර් ගැන කතා කරනවා. කරුණාකර කියන්න, පසුගිය ආණ්ඩුවේ අවුරුදු හත ඇතුළත කොත්මලේ ආයතයේ ඉඩම් කවිවේර් කියක් පැවැත්වූවාද කියල. ඒ කාලයේ එක ඉඩම් කවිවේරියක්වත් පැවැත්වූයේ නැහැ. ඒ කාල සීමාව ඇතුළත කොත්මලේ ආයතේ කොට්ටේ මුළු ලංකාවේම ඉඩම් කවිවේර් පැවැත්වූයේ නැහැ.

ආනන්ද දසනායක මහතා
(**ශ්‍රී ලං. ඥානප්ප ක්‍රමාලය**)
(**Mr. Ananda Dassanayake**)

ඉඩම් කවිවේර් නියල බෙද දුන් ඉඩම්වල නමයි අද ගෙවල් හදල මිනිස්සු පදිංචි වෙලා ඉන්නෙ. ඉඩම් අක්කර දෙදහස් හාරසිය ගණනක් බෙද දී තිබෙනවා ඒ කාලෙ.

පර්සි සමරවීර මහතා (නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා)
(**ශ්‍රී ලං. පේශ්වී ප්‍රධානියා—උත්තරාංශ ඉතිහාසයේ පිරිසිදු ආයතන**)

(**Mr. Percy Samaraweera—Deputy Minister of Home Affairs**)
තමුත්තාත්තේ මම මතක් කරන්න මිනැ 1965-70 කාලයේ සී. පී. ද සිල්වා මහතා ඉඩම් ඇමති හැටියට කටයුතු කල වේලාවේ-එද එතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමා මෙතන ඉන්නවා, අද අපේ කමිකරු ඇමතිතුමා හැටියට-ඉඩම් දුන්නා පමණක් නොවෙයි, ගෙයක් හදන්නත් මුදල් දුන්නා, ඒ වාගේම වැසිකිළියක් සාදන්නත් මුදල් වෙන් කර දුන්නා. ඒ විටියට ඉඩම් කවිවේර් පවත්වලයි, ගැමි ජනතාව ගොවි ජනතාව පදිංචි කෙරෙව්වෙ.

අද මේ සභාවේ ඉන්නවා, නුවරඑළිය-මස්කෙලිය ආයතයේ පලමුවන ගරු මන්ත්‍රීතුමා. ඒ වාගේම දෙවන මන්ත්‍රීතුමාත් තුන්වන මන්ත්‍රීතුමාත් ඉන්නවා. මම එතුමන්ලාට කියනවා, කරුණාකර කියන්න කියා, 1965ට කලින් එතුමන්ලා රම්බොඩ පසු කර නුවරඑළියට යන විට ලබුකැලේ ටොප් පාස් ප්‍රදේශයේ තිබුණු ඒ වාසනාවන්ත කැලෑ ප්‍රදේශය එද කොයි විටියටද තිබුණේ කියා. එද ඒ ප්‍රදේශය සේන කැලෑවෙන් වැසිලිය තිබුණේ. තමුත් 1970-77 කාලයේ මොකද වුණේ? මන්ත්‍රීවරුන්ටයි, ඉඩම් බෙදවෙ. ලබුකැලේ ටොප් පාස් ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ට අක්කර 5 බැගින් දුන්නා අල හිටවන්න. ඒකේ මොකද වුණේ? අද ඒක වලක්වාගන්න බැරි වී තිබෙනවා. නුවරඑළිය-මස්කෙලිය පලමුවන මන්ත්‍රීවර ගරු ඉඩම් ඇමතිතුමා ඉන්නවා, නුවරඑළිය-මස්කෙලිය ආයතයේ දෙවන මන්ත්‍රීතුමා ඉන්නවා, තුන්වන මන්ත්‍රීතුමා ඉන්නවා. එතුමන්ලාගෙ ජන්ද දයකයො අද මොකක්ද අහන්නෙ? මන්ත්‍රීවරුන්ට ගොද නම් අපි වගා කලාම මොකද වෙන්නෙ කියලයි අහන්නෙ. අද අඩි 4,000ක් දක්වා එළි කර තිබෙනවා. ඒ ප්‍රදේශයේ ඒ ගොල්ලන්ගේ මන්ත්‍රීවරු පටන්ගත් ව්‍යාපාරය කියා.

ඒ නිසා නියෝජ්‍ය කථාකායකතුමනි, මම තමුත්තාත්තේ මතක් කරන්න මිනැ, මේක විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් බලපාන ප්‍රශ්නයක්වත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් බලපාන ප්‍රශ්නයක්වත් නොවෙයි, මේක ජාතික ප්‍රශ්නයක් බව.

කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) මතක් කරන්න යෙදුණා, උතුරු මැද පළාතේ, වයඹ පළාතේ මිනිස්සු පදිංචි වෙනවාය කියා. පලවෙනි වතාවට ඒක මමයි හෙළි කෙලේ, මේ මන්ත්‍රණ සභාවේ අපි ඒ බව දැනගෙන සිටියා. ඒ ගැන අපි කටයුතු කර තිබෙනවා. එපමණක් නොවෙයි, ඒ ගැන යම් වැඩිපිළිවෙලක් කර ඒ ගොල්ලන් ඉවත් කරලක් අවසානයි. ඒ නිසා මේක ආණ්ඩුවට මධ්‍ය ගත ප්‍රශ්නයක් නොවෙයි. අපි යමක් කරන්නෙ නැහැ කියන ප්‍රශ්නයක් නොවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. ඒ නිසා ජාතික මට්ටමෙන් මේක විසඳන්න මිනැ. අපේ ඉඩම් ඇමතිතුමා මේ නීතියෙන් බලපල ලබා ගන්න හදන්නෙ, ආණ්ඩුව සන්නික ඉඩම් ආරක්ෂා විය යුතු අන්දමට ආරක්ෂා කරන්නයි.

එපමණක් නොවෙයි, ගරු ඇමතිතුමාට තව එක වටයක් මතක් කරන්න මිනැ. තමුත්තාත්තේ මුලික පනත අවාසනාවට වාගේ මා ලග නැහැ. තමුත් මම කියන්න නැමතියි, කොයෙක් දෙපාර්තමේන්තු යතු හුණක් මඬ ඉඩම් අද තිබෙන බව. ඒවා කිසිත් වගාවක් නැතිව තිබීමට හිටපු තිබෙනවා මම දන්නවා. දුම්රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩම්, මහා මායි දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් , ඒ වාගේම සොබා දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේවා ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඉඩම්. ඒවා යම් ප්‍රයෝජනයක් සඳහා ගන්න යන විට " මේවා අහවල් දෙපාර්තමේන්තුවට අයිති ඉඩම් ; ඒ ගොල්ලන්ගෙන් අහල මිසක් දෙන්න බැහැ " කියනවා. ඒ දෙපාර්තමේන්තුවට වැඩක් තිබුණත් නැතත් ඔය සාමාන්‍යාධිකාරීවරුන් වැනි උදවිය ඒවා ඒ ගොල්ලන් සන්නකවම තිබිය යුතුය කියන අදහසයි, දරන්නෙ. ඒ ඉඩම් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ විටියටම තිබීල තිබෙනවා, මහජනතාවගේ ප්‍රයෝජනයට ගැනීමට අපහසු වුණ කියා. එසේ ප්‍රයෝජනයට නොගෙන තිබෙන ඒ ඉඩම් මේ පනත යටතේ ගෝ වේවා මහජනතාවගේ ප්‍රයෝජනය සඳහා අත්පත් කර ගැනීමට කටයුතු කරන හැටියට ඉල්ලුම් මගේ වටන ස්වල්පය අවසන් කරනවා.

අ. හා. 5.47
යසපාල හේරත් මහතා (කැගෙනහිර අනුරාධපුර)
(**ශ්‍රී ලං. යසපාල ඥානප්ප—අනුරාධපුරයේ කිපුකලු**)
(**Mr. Yasapala Herath—Anuradhapura East**)

ගරු නියෝජ්‍ය කථාකායකතුමනි, මේ පනතට හේතු ගත වූ කරුණු ගෝ පුළුම් උසාවියේ තවු තිත්දුට ගැන හෝ මම සාකච්ඡා කරන්න අදහස් කරන්නේ නැහැ. තමුත් කරුණු දෙක තුනක් පමණක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා.

මම අසතිප වි එංගලන්තයේ සිට ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා පැමිණ, මගේ ගම වන තමුත්තේගමට ගියා. එසේ ගිහින් කොරකාවැට, පොතිසාපාලගම, රාජාංගන ආදී ප්‍රදේශවල මැතිවරණ කටයුතු කර මගේ ගම වන තමුත්තේගමට පැමිණි වේලාවේ රාත්‍රී හත හමාරට පමණ දුප්පත් ගෙදරක - මට මතක හැටියට " ජේන් " නමැත්තියගේ ගෙදර - මම දැක්කා, මොව්ටැක්කිලියක් ගහගත් මනුෂ්‍යයෙක් මඵවේ සිට වහගෙන සිටිනවා ; එයාගෙ කාසය පමණයි, ජේන් තිබුණේ - කිටුගෙන ඉන්නවා. මම ඇහැව්වා " ජේන් කොනෝ, කොහොමද අපේ සංවිධාන කටයුතු ? කවුද, මේ බුද්ධාගෙන ඉන්නෙ ? " කියා. එතකොට මට ඇය උත්තර දුන්නා, " හා, වැඩිය කැ ගහන්න එපා ; කොත්මලේ පදිංචි පවුල් 400 ක් පමණ අපේ ගමේ පදිංචි වී ඉන්නවා ; ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හරවා ගැනීම සඳහා අපේ කොත්මලේ ගරු මන්ත්‍රීතුමා (ආනන්ද දසනායක මහතා) ඒයේ ඇවිල්ලා ඒ අමාරුවට විකක් කිටුගෙන ඉන්නවා " කියා. ගරු නියෝජ්‍ය කථාකායකතුමනි, මමත් ඒ වේලාවේ විකක් අසතිපවයි හිටියේ. එම නිසා මම ඒ වේලාවේ වැඩිපුර කතාබහට ගියේ නැහැ. මොකද, මනුෂ්‍යයාට කොයෙක් කොයෙක් අත්‍යවශ්‍ය මනුෂ්‍ය කාරණා තිබෙනවානේ. ඒ නිසා මම ඒ වේලාවේ කථාවට ගියේ නැහැ.

නියෝජ්‍ය කථාකායකතුමා
(**පිරිසිදු ප්‍රධානියා—අචාර්යවරුන්**)
(**Mr. Deputy Speaker**)

Order, please ! Kindly refrain from referring to the conduct of a Member, whatever that conduct may be.

යසපාල හේරත් මහතා
(**ශ්‍රී ලං. යසපාල ඥානප්ප**)
(**Mr. Yasapala Herath**)

You want me to bring a substantive Motion against that poor MP. I will not do that.

මම කියන්නේ මේකයි. මගේ මුලික තර්කය මේකයි. එතුමා මේ ගරු සභාවේදී ප්‍රකාශ කලා, ගරු ඉඩම් ඇමතිතුමා කොත්මලේ ජනතාවට මහවැලි ව්‍යාපාරය යටතේ ඉඩම් දී තිබෙන්නේ දේශපාලන පක්ෂ අනුවයි කියා. මගේ ආයතයේ මගේ අල්ලපු ගමේ නමයි, ඔය

කොන්මලේ ජනතාව ඉන්නේ. සියයට 99 ක් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. තමුත් ඔවුන් එහි ගියාට පසුව වැඩ කරන එක කන්තකට වි බුසල් 150 ක් 200 ක් 300 ක් පමණ දත් ගන්නවා. දත් ඔවුන්ගේ ආර්ථිකය විකේන් වික දියුණු වේගෙන එනවා. අන්ත ඒ නිසා මා ප්‍රකාශ කර සිටිනවා, ඒ අය ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ වුණත් පසුගිය ජනමත විචාරණයේදීත් ජනාධිපති තරගයේදීත් ඔවුන් සියයට සියයකට එක්සත් ජාතික පක්ෂයට ජන්දය දුන් බව.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, සුළු ඉඩම් සංවර්ධනය තුළින් ආර්ථිකය ගොඩනැගීමේ ප්‍රතිපත්තිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. මේ සුළු ඉඩම් ප්‍රතිපත්තියට විරුද්ධව අපි යොවන කාලයේදී තැන්තම් ළමා කාලයේදී සාකච්ඡා කර තිබෙනවා; කථා කර තිබෙනවා. වයස අවුරුදු 35 ක් 40 ක් වුණාට පසුව තමයි. අපට අවබෝධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ ඉඩම් ප්‍රතිපත්තිය හරියි කියා. අන්ත ඒ සුළු ඉඩම් ප්‍රතිපත්තිය ගැබ් වී තිබෙන්නේ ඉඩම් සංවර්ධන ආඥා පනත සහ රාජ්‍ය ඉඩම් ආඥාපනත - Crown Lands Ordinance and the Land Development Ordinance - යටතේයි. එක්සත් ජාතික පක්ෂයේ ඩී. එස්. සේනානායක මැතිතුමාට, ඩබ්ලිව් සේනානායක මැතිතුමාට, සී. පී. ද සිල්වා මැතිතුමාට පුළුවන්කම තිබුණා. මේ උනන් දෙක යටතේ ඉඩම් අක්කර ලක්ෂ හය හමාරකට වඩා ජනතාව සතු කරන්නට. මේ ඉඩම් ප්‍රතිපත්තිය මෙසේ තිබියදී 1977 දී සංවිධායකයින් වගයෙන් අපි පත් කළාට පසුව අපි දුක්කා යෑම තැන මේ ඉඩම් ප්‍රශ්නයක් තිබෙන බව. මොකක්ද ඒ ඉඩම් ප්‍රශ්නය ? අනවසර ඉඩම් ප්‍රශ්නයයි, ඒ.

අපේ පළාතේ අවසාන ගම් සිතියම සකස් කළේ එක් දහස් අටසිය ගණන්වල. ඊට පසුව 1917 දී හා 1927 දීත් ඒ විධියට අවසාන ගම් සිතියම සකස් කළා. ඒවා සකස් කරන අවස්ථාවේදී ඒ සුදු මහන්වරු පවා රතු ඉරක් ඇදලා ප්‍රකාශ කළා මේ ඉඩම් ආණ්ඩුව සතු නොවූවත් "Land unclaimed by the Crown" කියා. පිඹුරුවල තැන්තම් ඔපපුවල එසේ සඳහන් කළා. 1977 වන විට අපි නියෝජනය කරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් ඉඩම් අක්කර 97,000කට වැඩියෙන් මිනිස්සු අල්ලා ගෙන දියුණු කරගෙන ගියා. මම බොහෝම සත්තෝෂ වෙනවා. අපේ මිතු ගරු ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සුළු ඉඩම් ප්‍රතිපත්තිය යටතේ ප්‍රතිපත්ති සකස් කර වතු ලේඛයක් ඉදිරිපත් කළා; ඉඩම් සම්පූර්ණයක් සකස් කළා; ගම් මට්ටමෙන් අනවසර ඉඩම් ලේඛනයක් සකස් කළා. එසේ සකස් කර අනවසර ඉඩම් ලේඛනයට ඇතුළත් වූ යෑම කෙනෙකුටම ගොඩ ඉඩම් අක්කර දෙකකුත් මඩ ඉඩම් අක්කරයකුත් එතුමා විසින් දුන්නා.

අපේ දිසා ඇමතිතුමා සිටින නිසා මම ප්‍රකාශ කරන්න කැමතියි. අනුරාධපුරයේ මේ ඔපපු වික ලියන්නට කවිවේරියේ ඉඩම් අංශයක්වත් හරිසට පාලනය කර ගන්නට අපට බැර වූ බව. ඇයි ? ඔපපු ලියන්න කෙනෙක් තැනූ. ඉඩම් ශාඛාවේ සිටියේ 5 දෙනයි. In the Land branch there are only 5 clerks. පසුව මොකක්ද කළේ ? මේ ඔපපු වික අරගෙන ගියා, ඉස්කෝලටලට. ඉස්කෝලටල මහන්වරු ඉල්ලා ගෙන, දිසාපතිතුමා ගෙන්වා ගෙන උප දිසාපතිතුමාගේ සුපරීක්ෂාව යටතේ තමයි. මේ ඔපපු වික ලියා ජනතාවට බාර දුන්නේ. ඒ නිසා මේ ඉඩම් ප්‍රතිපත්තිය යටතේ අපට පුළුවන්කම ලැබී තිබෙනවා. ඉඩම් වික දෙන්නට. මේ ඉඩම් ප්‍රතිපත්තියේ තිබෙන සාධාරණකම යුක්තිගරුකකම අයුතු ලෙස ප්‍රයෝජනයට ගත් බව කණගාටුවෙන් වුණත් මේ අවස්ථාවේදී මා ප්‍රකාශ කර සිටිනවා. කවුද මේවා කරන්නේ ? ජලාම වාදීන්. සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවේ පුරවැසිභාවය ලැබූ සමහර කොටස් කෝච්චියෙන් තලෙයිමන්තාරමට යන විට වර්තමාන, මාන්කුලම ආදී ප්‍රදේශවල ඔවුන් බස්සවා, බලගන්කාරයෙන් ඉඩම් අල්ලාගෙන, වර්තමාන, මැදවර්තය, ත්‍රිකුණාමලය, මාන්කුලම, මන්තාරම, මුලතිව් යන ප්‍රදේශවල පදිංචිකරවූ බව රහසක් නොවෙයි. කවුද මේ වැඩේ කරන්නේ ? ජලාම වාදියෝ.

අපි නම් කියන්නේ, සිරිමා-ශාස්ත්‍රී ගිවිසුම යටතේ ඉන්දියාවේ පුරවැසිකම ලබා ගත් අය ඉන්දියාවට ගියාය කියලයි. තමුත් ඔවුන්

ගියේ තැනූ. කෝච්චි මාර්ගයෙන් මේ සම්බන්ධයෙන් වැඩ පිළිවෙලක් සකස් කළා. මම මේ අවස්ථාවේදී වෝදනාවක් කරනවා. මම මේ සම්බන්ධයෙන් අවශ්‍ය නිලධාරීන්ට දන්වා තිබෙනවා. ත්‍රිකුණාමලයේ කෝච්චිලේ තමයි, ඉඩම් බෙදන්නේ. ඉඩම් කොමසාරිස් කෙනෙක් නොවෙයි. මාත් නොවෙයි. තමුත්, ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ පත් කරන ලද ඉඩම් කොමසාරිස්තුමා නොවෙයි ත්‍රිකුණාමලයේ, මාන්කුලමේ ඉඩම් බෙදා දුන්නේ. විශේෂයෙන්ම වර්තමාන.

තවත් කරුණක් මම ගරු ඇමතිතුමාට කියන්න ඕනෑ. පදවියේ සිට හැතැප්ම හත හමාරක් අටක් යන තැන. මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද, ප්‍රතිසංස්කරණය කළ වැවක් තිබෙනවා, බෝගහවැව කියලා. පදවියේ මැදවර්තයේ මිනිස්සු මේ බෝගහවැව දියුණු කරගෙන ඒ අවට ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන හේන් ගොවිතැන් කරනවා. කාලයක් යන විට ඒ මිනිස්සු ගෙදර යනවා. ආයෙන් වැස්ස කාලයේදී ගොවිතැන් කරනවා. පවුල් හාරදහස් පමණ මේ විධියට පදිංචිවී සිටිනවා, සිංහල මිනිස්සු.

වර්තමාන මන්තිතුමා මෙහි තැනිටුණත් මම කරුණක් කියන්නට ඕනෑ. එතුමාගේ ඉල්ලීම අනුව මේ සිංහල මිනිසුන් එතනින් අයිත් කරන්නට, පදවියට ගේන්නට මේ රජය ක්‍රියා කළේ ඇයි. අද බෝගහවැවේ ඉදලා, වර්තමාන දිස්ත්‍රික්කයේ ඉදලා, පවුල් දෙදහස් විහර අනුරාධපුර නගරයට ඇවිත් ඉන්නවා. ඔවුන්ට කන්න බොන්න දෙන්නේ මමත් දිස්ත්‍රික්ක ඇමතිතුමාත් පමණයි. මේ මිනිස්සු ගිවිසේ බෝගහවැවේ, වර්තමාන දිස්ත්‍රික්කයේ. සිංහල මිනිස්සු. අද අනුරාධපුර නගරයට ඇවිත් ඉන්නවා, ඔවුන්ට කන්න බොන්න දෙන්න ඉන්නේ මමත් දිස්ත්‍රික් ඇමතිතුමාත් විහරයි. ඔවුන්ට තර්ජනයක් වෙලා අද අනුරාධපුර නගරයට ඇවිත් ඉන්නවා. ඒ නිසා මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා, මේ 'කොමිටිට්ට් ඔෆෝර්ට්' කියන වචනය තව විකේ දිරිස කරන්න කියල. මේක විහිළුවත් නොවෙයි. දත් නියම තත්ත්වය යටතේ අපි දත් "ජලාම" දිලා ඉවරයි. මේ සිංහල මිනිස්සු ඒ පළාතේ පුරාණ කාලයේ පටන් තිටපු මිනිස්සු. මේ ගැන රජය වහාම ක්‍රියා කරන්න ඕනෑ. ඒ අය ගිවි තැන්වලට ආපහු යන්න වාතාවරණය වහාම සකස් කර දෙන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

අනුරාධපුර නගර සීමාව තුළ තිබෙන්නේ පුදුම ඉඩම් ප්‍රතිපත්තියක්. අපේ දිස්ත්‍රික් ඇමතිතුමාත් මෙහි සිටින නිසා මම මේ කාරණය කියන්න ඕනෑ. මේ සීමාව තුළ සිත්තක්කර ඔපපු තිබෙන ඉඩමක් කාටවත්ම තැනූ, මෙහිපාල සේනානායක මහතාට හැර. එතුමාට පමණයි. සිත්තක්කර ඔපපුවක් තිබෙන්නේ, ඉඩම් කවිවේරියෙන් තෝරුණාට පස්සේ. ඉඩම ජාතික කිවාස දෙපාර්තමේන්තුවට උගස් කළාට පස්සේ. "වෙස්ට්-මිඩ්වෙස්ට්" ලබා ගන්නට පස්සේ, ඒ මුදල් ගෙව්වාම, ඒ පුද්ගලයාට සිත්තක්කර ඔපපුවක් ලැබෙනවා. අපට ඔපපු තැනූ. අපි ඉඩකඩම් දියුණු කරගෙන, "සර්ටිෆිකේට් ඔෆ් කොන්ෆෝම්ට්" ලබාගෙන, අවුරුදු ගණනක් තිස්සේ බදු ගෙවා ගෙන, වතුර වලට ගෙවා ගෙන, ලයිට්වලට ගෙවා ගෙන ඉන්නවා. තමුත් අනුරාධපුර නගරයේ කිසිම කෙනකුට ඔපපු තැනූ, මෙහිපාල සේනානායක මහතාට පමණයි, තිබෙන්නේ. මේක අසාධාරණ ප්‍රතිපත්තියක්.

නගරයේ යම්කිසි කෙනෙක් තමන්ගේ නිවසක් හදාගෙන, "සර්ටිෆිකේට් ඔෆ් කොන්ෆෝම්ට්" ලබාගෙන ජීවත් වෙතොත් ඒ ඉඩමට ඔපපුවක් දිය යුතුයි. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ අතිවාරයෙන්ම ඔපපුවක් දිය යුතුයි. ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඉඩමක් සුළු ඉඩම් සංවර්ධනය තුළින් සිත්තක්කර කරන්නට පුළුවන් නම්, අනුරාධපුර නගරයේ අවුරුදු ගණනක් තිස්සේ සිටින අයට ඔපපු තැන්ගේ ඇයි ? ඒ නිසා ඒ වැඩ පිළිවෙල සකස් කරන ලෙස මම ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ පනත ඉතාම සාධාරණ පනතක් නිසා ඊට සම්පූර්ණ සහයෝගය දීමට පොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා.

[අතිරේක වැඩ කටයුතු සඳහා 1983 අගෝස්තු 10 වන බදාදා නිල වාර්තාව බලන්න.]
 [சிங்கப்பூர் தொடர்பு 1983 ஆகஸ்ட் 10, புதன்நாள். அலுவலர் அறிக்கையின் பாக். 5.]
 [For continuation of Proceedings see OFFICIAL REPORT for Wednesday, 10th August 1983.]

ஐ. ஐ.

மேல வர்வை ஏவடான ட்ரூனே டடறா டவகீய கலாவல திவரரீ கல டுது துந் டவ்வறு ரீகி மன்துந் தேந் டி஠றநக் தேந் ஠கி ஠லா ஠கடூரீலி஠
டவ்வா ஠ல ஠ி஠றந துந்டா஠ி டடகாரக வெந

1983 டரேட்டு 24 ஠ந ஠டட.

தேரூந்஠லா டூவெந டே ஠லீய டுது஠ி.

சூறி஠்஠ு

அங்கத்தவர்கள் இலுதி஠் ஠தி஠்஠ிற் டெய்யவிறும்஠ும் ஠ிழை திருத்தங்களை அறிக்கையிற்஠ெளிவாகக் சூறித்தா
஠ிழை திருத்தங்களைக் ஠ொண்ட ஠ிரதியை ஹன்சரட் ஠தி஠்஠ாசிரியருக்கு

1983 ஓகஸ்ட் 24, ஠ுதன்஠ிழுமைக்கு஠் ஠ிந்தாமற்

஠ிடைக்கக்கடியதாக அலு஠்஠ுதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the copy containing
the corrections must reach the Editor of HANSARD,

not later than

Wednesday, 24th August 1983

* * * * *

Contents of Proceedings : From 3.00 p.m. to 6.00 p.m.
on 09.08.1983

Final set of manuscripts
received from Parliament : 9.57 p.m. on 09.08.1983

Printed copies despatched : 10.08.1983 afternoon

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. කැපල් ගාස්තුව ගත 90 කි. කොළඹ 1, නා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දින ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா: ஹன்சாட் அனுகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சாட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ந் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions: The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.

